



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,102—FRIDAY, MAY 12, 1950

Published by Authority

PART IV—LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Local Government Notifications	669	Statements of Revenue and Expenditure	682
By-laws	671	Budgets	684
Posts—Vacant	677	Sale of Properties	—
Municipal Council Proceedings	—	Road Committee Notices	—
Notices under the Local Authorities Elections Ordinance	682	Miscellaneous Notices	684

Local Government Notifications

L. D—B 139/46/L G. D—BA. 607A.

The Entertainment Tax Ordinance, No. 12 of 1946

THE following resolution, passed by the Kurunegala Municipal Council, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section:—

RESOLUTION

“ This Council, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Council, in lieu of the tax imposed and levied in respect of such payments by resolution published in *Gazette* No. 9,834 of February 20, 1948.

<i>Amount of payment</i>	<i>Rate of tax</i>
	<i>Rs c</i>
Where the payment for admission, excluding the amount of tax—	
(a) is not less than 20 cents but is less than 40 cents	0 05
(b) is not less than 40 cents but is less than 60 cents	0 10
(c) is not less than 60 cents but is less than 80 cents	0 15
(d) is not less than 80 cents but is less than Re. 1.20	0 20
(e) is not less than Re. 1.20 but is less than Re. 1.60	0 30
(f) is not less than Re. 1.60 but does not exceed Rs. 2.49	0 40
(g) exceeds Rs. 2.49 but does not exceed Rs. 3.49	0 60
(h) exceeds Rs. 3.49 but does not exceed Rs. 4.49	0 80

Amount of payment

Rate of tax
Rs. c.

- (i) exceeds Rs. 4.49 but does not exceed Rs. 5 1 0
- (j) exceeds Rs. 5
- (i) for the first Rs. 5 1 0
- (ii) for each additional Re. 1 or part thereof 0 25.”

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, April 28, 1950.

L. G. D—D. 19

The Urban Councils Ordinance, No. 61 of 1939

IT is hereby notified under section 206 of the Urban Councils Ordinance, No. 61 of 1939, that the Financial Rule and Order published in *Gazette* No. 10,085 of March 17, 1950, amending the Rules published in *Gazette* No. 8,458 of June 16, 1939, made by the Minister of Health and Local Government under section 205 of the Urban Councils Ordinance, No. 61 of 1939, has been approved by the Senate and the House of Representatives.

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government
Colombo, May 5, 1950.

L. D—B 139/46. L. G. D—GA. 53/3

The Entertainment Tax Ordinance, 12 of 1946

THE following resolution passed by the Village Committee of the Udugoda Pallesiya Pattu village area in the Matale District, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section:—

RESOLUTION

“ This Village Committee, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for

admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

<i>Amount of payment</i>	<i>Rate of tax</i>
Where the payment for admission, excluding the amount of tax—	<i>Rs. c.</i>
(a) is not less than 20 cents but does not exceed 50 cents ...	0 5
(b) exceeds 50 cents but does not exceed Re 1 ...	0 10
(c) exceeds Re. 1 but does not exceed Re. 1.50 ...	0 15
(d) exceeds Re. 1.50 but does not exceed Rs. 2 ...	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 3 ...	0 30
(f) exceeds Rs. 3 but does not exceed Rs. 4 ...	0 40
(g) exceeds Rs. 4 but does not exceed Rs. 5 ...	0 50
(h) exceeds Rs. 5 but does not exceed Rs. 10 ...	1 0
(i) exceeds Rs. 10—	
(i) for the first Rs. 10 ...	1 0
(ii) for each additional Rs. 5 or part thereof ..	1 0."

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government
Colombo, May 5, 1950.

L. D.—B 139/46./L G D —G. A. 53/1.

The Entertainment Tax Ordinance, No. 12 of 1946

THE following resolution passed by the Village Committee of the Kande Palle Korale village area in the Matale District, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section:—

RESOLUTION

" This Village Committee under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies, with effect from the date on which this resolution is published in the *Gazette*, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

<i>Amount of payment</i>	<i>Rate of tax</i>
Where the payment for admission, excluding the amount of tax—	<i>Rs. c.</i>
(a) is not less than 20 cents but does not exceed 50 cents. ...	0 05
(b) exceeds 50 cents but does not exceed Re. 1 ...	0 10
(c) exceeds Re 1 but does not exceed Re. 1.50	0 15
(d) exceeds Re. 1.50 but does not exceed Rs. 2 ...	0 20
(e) exceeds Rs. 2 but does not exceed Rs. 3 ...	0 30
(f) exceeds Rs. 3 but does not exceed Rs. 4 ...	0 40
(g) exceeds Rs. 4 but does not exceed Rs. 5 ...	0 50
(h) exceeds Rs. 5 but does not exceed Rs. 10 ...	1 00
(i) exceeds Rs. 10—	
(i) for the first Rs. 10 ...	1 00
(ii) for each additional Rs. 5 or part thereof	1 00."

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, May 3, 1950.

L.D.—B 147/46/L. G. D.—G.B. 18

The Housing and Town Improvement Ordinance

ORDER made by the Minister of Health and Local Government under section 2 of the Housing and Town Improvement Ordinance (Chapter 199), as amended by section 5 of the Local Government (Administrative Regions) Ordinance, No. 57 of 1946.

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, April 29, 1950.

ORDER

It is hereby directed that, for the purposes of the Housing and Town Improvement Ordinance, the local authority within the administrative limits of each village area specified in the Schedule hereto shall be the Village Committee of that village area with effect from June 1, 1950.

SCHEDULE

VILLAGE AREAS

Kandy District

Ganga Ihala in Udapalata
Gangapalata in Udunuwara.
Ambagamawa in Udabulalgama.

Matale District

Gampahasiya Pattu.

Kurunegala District

Alawwa.

Chilaw District

Nattandiya

L. D.—B. 101/46/L. G. D.—G. E. 14/4/5.

The Village Communities Ordinance

IT is hereby notified that the Village Committee of the Mampe-Kesbawa village area in the Colombo District has, under section 46 of the Village Communities Ordinance (Chapter 198), and with the approval of the Minister of Health and Local Government given with the concurrence of the Minister of Finance, by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947, imposed, with effect from the date of the publication of this notification in the *Gazette*, an annual licence duty in respect of a dairy at the rate of two rupees for each cow

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, May 5, 1950.

L. D.—B 125/34/D.M & S S —13D/80/49

The Cemeteries and Burials Ordinance

IT is hereby notified that the Minister of Health and Local Government has, under section 33 of the Cemeteries and Burials Ordinance (Chapter 181), as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947, and on the recommendation of the proper authority to wit, the Village Committee of the Kanuwana village area, approved of the provision of the land described in the Schedule hereto for the purpose of a burial ground, and of the use of that land as a burial ground by the Roman Catholics belonging to St Mary's Church, Hapugoda

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government
Colombo, April 28, 1950

SCHEDULE

An allotment of land in extent one rood, called Pathangigahawatta and Pahimbiyagahawatta, situated in the village of Batagama South in Ragam Pattuwa of Alutukurakorale South in Colombo District, Western Province, and bounded as follows:—

- North. By the property of the Roman Catholic Church.
- East By a lane adjoining the property of Ponweera Aratchige Don Robertu Appuhamy.
- South. By the property of Ethmadelege Emahanu Perera.
- West: By the property of the Roman Catholic Church and depicted in plan No. 2,127, dated March 24, 1949, prepared by Mr. P. F. Goonasekere, Licensed Surveyor

L. D.—B. 125/34/D. M. & S. S.—13D/109/49.

The Cemeteries and Burials Ordinance

It is hereby notified that the Minister of Health and Local Government has, under section 33 of the Cemeteries and Burials Ordinance (Chapter 181), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, and on the recommendation of the proper authority, to wit the Village Committee of Behatta village area, approved of the provision of the land described in the Schedule hereto for the purpose of a burial ground, and of the use of that land as a burial ground by Messrs. C. W. Rajapakse and D. A. E. Munasinghe and the members of their family.

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government

Colombo, April 28, 1950.

SCHEDULE

An allotment of land called Suduwelimankada (Cemetery) situated at Polommaruwa village in West Giruwa Pattu in the Hambantota District of the Southern Province, containing in extent A. O. R. 3 P. 18, shown in plan No. 193 of July 27, 1949, prepared by Mr. C. Bandaranayake, Licensed Surveyor and Leveller of Tangalle and bounded as follows:—

- North: By Mulanakumbura.
- East: By Mulanakumbura and Dehigahakoratuwa.
- South: By Main Road.
- West: By Andaragahakoratuwa.

L. D.—B. 67/36

The Public Performances Ordinance

RULE made by the Minister of Home Affairs and Rural Development by virtue of the powers vested in him by section 3 of the Public Performances Ordinance (Chapter 134), as amended by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

R. S. V. POULIER,
Permanent Secretary,
Ministry of Home Affairs and Rural Development
Colombo, April 27, 1950.

RULE

The rules made under section 3 of the Public Performances Ordinance (Chapter 134), and published in *Gazette* No. 7,004 of April 4, 1919, as amended by rule published in *Gazette* No. 9,108 of April 9, 1943, are hereby further amended in so far as they relate to the

area within the administrative limits of the Mannar Town Council, by the substitution, for the scale of fees set out in rule A 3 thereof, of the following new scale:—

	For one day	For one month	For one year (terminating on December 31)
	Rs. c.	Rs. c.	Rs. c.
Where the number of persons for whom seating accommodation is provided does not exceed 199	1.50 ..	17.50 ..	150.00
Where the number of persons for whom seating accommodation is provided exceeds 199 but does not exceed 399	2.50 ..	25.00 ..	250.00
Where the number of persons for whom seating accommodation is provided exceeds 399	5.00 ..	50.00 ..	300.00

By-laws

L. D.—B. 24/45/L. G. D.—BB. 1204.

The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAWS made by the Jaala Urban Council under sections 166 and 170 of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government.

Colombo, May 3, 1950.

BY-LAWS

1. For the purpose of establishing, working and maintaining the Electrical Distribution System of the Jaala Urban Council, the Chairman, or any contractor or other agent duly authorised in writing by the Chairman, may enter upon all or any lands and cut down any tree or branch which may in any way injure or which is likely to injure, impede or interfere with any post, standard, wire, or main of such system.

2. In the exercise of the powers conferred by by-law 1, the Chairman or contractor or other agent shall do as little damage as possible, and when, in respect of any property, the said powers have been exercised, the Chairman shall pay reasonable compensation to any person who has sustained damage by reason of the exercise of the said powers, if such person makes an application for such compensation to the Chairman within three months of the date on which the damage was sustained.

3. In these by-laws, "Chairman" means the Chairman of the Jaala Urban Council.

L. D.—B. 105/38/L. G. D.—BB. 728

The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAW made by the Chilaw Urban Council under section 61 of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government

Colombo, May 3, 1950.

BY-LAW

The by-laws relating to the resthouse at Chilaw published in *Gazette* No. 8,390 of September 2, 1938, and therein called "Rules" are hereby amended in the Schedule thereto, as last amended by by-law published

in *Gazette* No. 9,142 of July 2, 1943, by the substitution, for the tariff in that Schedule, of the following new tariff.—

“ Fees payable to the Urban Council.

(1) Occupation.

Each person occupying any portion of the rest-house, a consolidated fee of 10 cents per hour subject to—

- (a) a minimum charge of 25 cents when any meal other than afternoon tea is taken;
- (b) a minimum wage of Re. 1.50, where a room is used for any period exceeding four hours between 8 p.m. and 8 a.m.; and
- (c) a maximum charge of Rs. 2 in respect of any continuous period of 24 hours.

(This fee includes the use of towels, linen, beds, mosquito curtains, lights, &c.).

(2) Garaging and Stabling

For each vehicle, motor car or motor cycle garaged, or for any horse stabled, a fee of 50 cents for each continuous period not exceeding 24 hours.

(No fee is charged for any vehicle brought into the resthouse compound.)”

L. D.—B. 160/36/L. G. D —BB. 685.

The Urban Councils Ordinance, No. 61 of 1939

BY-LAW made by the Badulla Urban Council under section 61 of the Urban Councils Ordinance, No. 61 of 1939, and approved by the Minister for Health and Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government

Colombo, May 5, 1950

BY-LAW

The by-laws relating to the resthouse at Badulla published in *Gazette* No. 8,059 of June 15, 1934, and therein called ‘Rules’, as last amended by by-law published in *Gazette* No. 10,007 of August 12, 1949, are hereby further amended as follows:—

- (1) by the insertion in by-law 2, immediately after sub-paragraph (b), of the following new sub-paragraph:—
(c) A child under twelve years of age shall be charged only half the rates specified in item 1 (e) and item 2 of the tariff
- (2) by the substitution, for by-law 7, of the following new by-law:—

“ 7 (1) Any person who desires to book any accommodation in advance may do so by giving at least three clear days’ notice.

(2) The notice referred to in paragraph (1) shall be accompanied by a remittance of Rs 7 50, which will be credited to that person’s account if the accommodation is taken as arranged.

(3) The remittance shall be forfeited, if the accommodation is not availed of. Provided, however, that such remittance may be refunded, if notice of cancellation of the booking has been given at least a day before the date for which accommodation was booked.

(4) A notice accompanied by a remittance shall entitle that person to the use of the accommodation booked in preference to any other person who has not similarly booked accommodation in advance.”

- (3) by the addition, immediately after by-law 7. of the following new by-law:—

“ 7A. (1) No public lunch, dinner, garden party or other reception organized by or on behalf of any person or body of persons shall be held in the resthouse except with the written permission of the Chairman of the Urban Council

(2) Where the Chairman allows the whole or part of the resthouse for any of the purposes specified in the preceding paragraph, there shall be paid to the Council, in lieu of the occupation charges—

- (a) where the number of persons attending does not exceed twenty-four, a fee of Rs. 10 for the first six hours and Re. 1 for every additional hour or part thereof,
- (b) where the number of persons attending exceeds twenty-four, a fee of Rs. 10 for the first twenty-four persons and a fee of Rs. 10 for every additional unit of twenty-four persons or less, for the first six hours and Rs. 2 for every additional hour or part thereof.

L. D —B. 28/47/L. G. D.—BC. 97.

The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAW made by the Mannar Town Council under sections 143 (b) and 166 of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government
Colombo, February 24, 1950.

BY-LAW

The premises specified in the Schedule hereto shall be exempt from the special water rate for the year 1950, levied under section 143 (b) of the Town Councils Ordinance, No. 3 of 1946, and referred to in the notification dated March 17, 1950, and published in *Gazette* No. 10,086 of March 24, 1950.

Schedule

The premises bearing the following assessment numbers.—

Moor Street: Nos. 172 to 185.
Pallimunai: Nos. 134, 172 to 189.
Periyakadai: Nos. 167, 181, 221 to 231.
Pettah: Nos. 44, 178 to 204.
Sinnakadai: Nos. 143 to 154
Uppukulam: Nos. 135 to 154.

L. D.—B. 50/47/L. G. D —BC 222.

The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAWS made by the Vavuniya Town Council under sections 166 and 170 of the Town Councils Ordinance, No 3 of 1946, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 167 of that Ordinance as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947

E. W. KANNANGARA,
Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, April 29, 1950.

BY-LAWS

1 These by-laws may be cited as the Conservancy By-laws, 1950.

2 The occupier of any premises which are provided with a pail latrine and which are benefited by a conservancy service established by the Council shall pay a conservancy fee calculated at the rate of one rupee for each night soil pail used in that latrine and cleaned by a labourer of the Council:

Provided, however, that, if a rate imposed under section 143 (b) of the Ordinance is paid in respect of such premises, such occupier shall—

- (a) if only one night soil pail is used in such latrine and cleaned by such labourer, be exempt from the payment of such conservancy fee, and
- (b) if two or more such pails are so used and cleaned, be exempt from the payment of such conservancy fee in respect of only one of those pails.

3 The fee payable under by-law 2 shall be paid at the office of the Council before the tenth day of the month immediately following that in respect of which it is due.

4. Any person who contravenes by-law 3 shall be guilty of an offence punishable with a fine not exceeding fifty rupees.

5. The regulations made by the Sanitary Board of the Mullaitivu District and published in *Gazette* No. 7,960 of January 6, 1933, as subsequently amended are hereby further amended in Chapter XII thereof, by the rescission of regulation 3.

6. In these by-laws—

“ Council ” means the Vavuniya Town Council;

“ Ordinance ” means the Town Councils Ordinance, No. 3 of 1946; and

“ pail latrine ” means a latrine in which a pail is or pails are used for the deposit of faecal matter.

L. D.—B. 41/50/L. G. D.—G. D. 14/32

The Village Communities Ordinance

BY-LAWS under section 49 (2) (xiii) of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Porativu Pattu village area in the Batticaloa District, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

E. W. KANNANGARA,
Permanent Secretary,

Ministry of Health and Local Government.

Colombo, May 3, 1950.

BY-LAWS

1. A ferry (hereinafter referred to as the Palugamam ferry) is hereby established across the Palugamam thurai between Palugamam and Kaluthavala within the limits of the Porativu Pattu village area in the Batticaloa District and the cost of construction and maintenance of that ferry shall be borne by the village committee.

2. No person other than an authorised person shall, by any boat or other vessel, carry across the Palugamam ferry any passenger, goods, vehicle or animal for fee or reward.

3. Tolls at the rates set out in the Schedule hereto shall be paid in respect of the Palugamam ferry to the authorised person.

4. In these by-laws—

“ authorised person ” means any ferryman appointed by the Village Committee or by any person duly authorized in that behalf by the Committee; and

“ Village Committee ” means the Village Committee of the Porativu Pattu village area.

Schedule

RATES

- | | |
|--|-----------|
| (1) For the conveyance of each passenger .. | 5 cents |
| (2) For the conveyance of the luggage of any passenger— | |
| (a) where the amount of such luggage does not exceed one head-load .. | No charge |
| (b) where the amount of such luggage exceeds one head-load— | |
| (i) for the first head-load .. | No charge |
| (ii) for each head-load or, part thereof in excess of the first head-load .. | 10 cents |
| (3) For the conveyance of luggage (not being the luggage of any passenger) for each head-load or part thereof .. | 10 cents |

L. D.—B. 43/50 L. G. D.—G. D. 14/31

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198) made by the Village Committee of Mannunai South East and Eruvil village area in the Batticaloa District, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

E. W. KANNANGARA,
Permanent Secretary,

Ministry of Health and Local Government.

Colombo, April 29, 1950.

BY-LAWS

Assessment Tax

1. For the purpose of the assessment tax, the percentage of rate to be deducted from the annual value for the probable annual average cost of insurance, repairs, maintenance and upkeep, shall be as follows:—

- (a) in the case of any building which has a thatched roof of any description or which is covered with any other material which requires replacement as frequently as thatch, twenty per centum of the annual rent;
- (b) in the case of any building other than a building referred to in paragraph (a), fifteen per centum of the annual rent;
- (c) in the case of any land on which there is no building (other than a building used solely for the purpose of housing animals or poultry) and which is under permanent cultivation, one per centum of the annual rent.

2. (1) For the purpose of the land tax, the Chairman may by notice in writing require any person who is liable or may be supposed to be liable to such tax—

- (a) to render a return substantially in the form prescribed in the Schedule hereto, and
- (b) to furnish such other information or to produce or cause to be produced such other documents as may, in the opinion of the Chairman, be necessary for that purpose.

(2) Every person on whom a notice under clause (a) of paragraph (1) is served shall, within fourteen days from the date of such service, correctly and truly fill up, sign, date and deliver or transmit to the office of the Committee the form served with such notice, and every person on whom a notice under clause (b) is served shall comply with the requirements of such notice.

(3) For the purpose of this by-law, any notice which is addressed to any person and which is (a) delivered to an adult member of his household or his servant, or (b) affixed on a conspicuous part of the premises in respect of which the tax is to be imposed, in any case where such adult member or servant refuses to accept the notice, or where there is no such adult member or servant on the premises, shall be deemed to have been duly served on that person.

3. No person shall obstruct any assessor, or any person acting under the orders of an assessor, in the lawful discharge of his duties.

4. In these by-laws—
 "building" includes any huts, shed, or roofed enclosure;
 "Chairman" means the Chairman of the Committee; and
 "Committee" means the Village Committee of Manmunai South East and Eruvil village area.

Schedule

Village Committee of _____ No. _____
 To _____ the owner/occupier of the premises called _____
 and bearing assessment No. _____

You are hereby requested to render to me the following return in respect of the above-mentioned premises duly filled in and signed, within fourteen days from the date of service.

 Chairman,
 Village Committee.

19 _____

Owner, name and address.	Occupier, name and address.	Rent per month (to be stated in words and figures).	Who pays for repairs	Extent of land.	Kind of cultivation	Remarks.
		(Translation in Tamil)				

The failure to return this form, correctly filled up, within fourteen days from the date of service thereof is punishable with imprisonment of either description for a period not exceeding fourteen days, or a fine not exceeding fifty rupees.

Date of service _____ 19 _____
 Served by _____

Signature _____
 Date _____ 19 _____

L. D.—B. 112/47.—L. G. D.—GC. 14/3/5.

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Ehetuwewa village area in the Kurunegala District and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

E. W. KANNANGARA,
 Permanent Secretary,

Ministry of Health and Local Government
 Colombo, May 5, 1950.

BY-LAWS

Unwholesome food and drink

1. No person shall keep or expose for sale any article of food or drink which is unwholesome or unfit for human consumption.

2. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any person authorised by the Chairman in writing to seize any article of food or drink kept or exposed for sale, if such article appears to be unwholesome or unfit for human consumption.

3. Where any officer or person other than the Medical Officer of Health seizes any article of food or drink under by-law 2, he shall place a sample of the seized article, in a receptacle and shall, after sealing the receptacle in the presence of the person from whose possession such article was seized, produce that sample with the least possible delay before the Medical Officer of Health or any other Government Medical Officer.

4. Where any article of food or drink is seized under by-law 2, the person seizing such article shall, upon demand of a sealed sample by the person from whose possession the article was seized, place the sample of the seized article in a receptacle, and shall, after sealing the receptacle in the presence of the person from whose possession the article was seized, give that sample to that person.

5. If the Medical Officer of Health who seized an article of food or drink under by-law 2, or the Medical Officer before whom an article of food or drink is produced under by-law 3, certifies that article to be unwholesome or unfit for human consumption, the Chairman shall cause such article to be destroyed or to be so disposed of as to prevent its being exposed for sale or used for human consumption. If the Medical Officer certifies that the article of food or drink is wholesome and fit for human consumption, such article shall be returned to the owner.

6. No person shall sell, or expose for sale, the flesh of any animal that has died of natural causes or of any disease or by drowning, or has been killed by a wild beast or by the bite of a snake or of a rabid dog.

The inspection and cleaning of drains, privies, cesspits, ashpits and sanitary conveniences

7. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector, or any person authorized by the Chairman in writing, to inspect any drain, privy, cesspit, ashpit, or sanitary convenience in any premises within the village area, and for the purpose of that inspection to enter such premises at any reasonable time; and the owner or occupier of such premises shall render such assistance as may be necessary.

8. The Chairman may by notice in writing require the owner or occupier of any premises within the village area forthwith, or within such time as may be specified in the notice, to carry out such measures as may be specified in the notice, being measures necessary to maintain such drain, privy, cesspit, ashpit or sanitary convenience in such premises in a sanitary condition.

9. It shall be lawful for the Chairman, by notice in writing, to require the owner or occupier of any premises within the village area within such time as may be specified in the notice, to remove the contents of any drain, privy, cesspit, ashpit or sanitary convenience in those premises, or to cause the contents to be moved to such other place for disposal in such manner as may be so specified.

Interpretation

10. In these by-laws—

"Chairman" means the Chairman of the Committee;
 "Committee" means the Village Committee of the Ehetuwewa village area; and
 "village area" means the Ehetuwewa village area

L. D.—B. 34/50/L. G. D.—GD. 14/79.

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Analaitivu village area in the Jaffna District, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

E. W. KANNANGARA,
 Permanent Secretary,

Ministry of Health and Local Government.
 Colombo, April 29, 1950.

BY-LAWS

Offensive and dangerous trades

1 (1) The following trades shall be deemed to be dangerous trades—

- (a) Burning lime
- (b) Storing lime.

(2) The following trades shall be deemed to be offensive trades—

- (a) Storing cured or dry fish
- (b) Curing conch shells
- (c) Storing conch shells

(3) The following trade shall be deemed to be a dangerous and offensive trade:—

Burning bricks and tiles

2 (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman, on the recommendation of the Medical Officer of Health.

(2) Every licence shall, unless it is previously cancelled under by-law 10, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) No licence shall be transferable.

3 No person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless—

(1) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health; and

(2) any building to be used for the purposes of that trade is in conformity with the following requirements:—

- (a) the building must be in good repair, well ventilated, well lighted and provided with adequate drainage and latrine accommodation;
- (b) the roof of the building must be made of some permanent material and the floor must be cemented;
- (c) the eaves of the building must be not less than six feet from the ground.
- (d) every room in the building must be provided with windows capable of being opened and the area of such windows when open must be not less than one-fifteenth of the superficial floor space;
- (e) The walls of every room in the building must be not less than seven feet in height and must be built of brick, stone or cabook;
- (f) the internal surface of such walls must be plastered with cement to a height of at least four feet from the floor, and the rest of the walls must be lime-plastered and limewashed; and
- (g) the woodwork of the building must be oil-painted or lime-plastered and limewashed

4 (1) If at any time during the period for which a licence has been issued in respect of any offensive or dangerous trade any building used for the purposes of that trade ceases to conform to the provisions of by-law 3, the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice to be served on the licensee requiring him to do, before a day to be specified in the notice, all things necessary to make such building conform to such provisions.

(2) No holder of a licence to carry on any offensive or dangerous trade on whom a notice is served under paragraph (1) shall fail to comply with the requirements of such notice within the time specified therein.

5 Any notice under by-law 4 shall be deemed to have been served on the holder of a licence to carry on any offensive or dangerous trade if it is affixed to the premises at which he carries on that trade, or if it is left with any person employed by him in such premises.

6 The holder of a licence to carry on any offensive or dangerous trade shall cause—

- (a) the floor of every building used for the purposes of such trade to be swept and cleaned daily;
- (b) the walls of every such building to be lime-washed at least once in every twelve months;
- (c) all apparatus, implements and vessels used in such trade to be kept clean; and
- (d) all refuse, sweepings, scrapings and waste and by-products which are not be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on

7 No holder of a licence to carry on any offensive or dangerous trade shall pollute or contaminate any well or tank or any river, stream, channel, canal, lake or other inland water.

8. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause any offensive vapours or gases which are emitted in the course of carrying on such trade—

- (a) to be discharged into the external air in such a manner and at such a height as to admit of their diffusion without injurious or offensive effects; or
- (b) to be passed directly through a fire or into a condensing apparatus.

9. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any officer of the Committee authorised in writing by the Chairman at all reasonable times to enter upon and inspect any premises at which any offensive or dangerous trade is being carried on and the licensee or person in charge thereof shall permit the inspection to be made

10 It shall be lawful for the Rural Court in addition to any other punishment that it may impose to cancel the licence of any licensee convicted twice or oftener of a breach of any of the by-laws relating to offensive or dangerous trades and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Land and property

11. No person shall destroy, damage, or encroach upon any common pasture ground vested in or under control of the Committee.

12. No person shall damage any fence or obstruct any gateway or befoul or poison any well, tank or pond situated in any land set apart as a communal pasture

13. Whenever the Committee has, by a resolution in that behalf, reserved any common pasture ground for the use of cattle of the inhabitants of any specified village or villages, the Chairman shall give notice of such resolution by beat of tom-tom or otherwise throughout the village area.

14. When any common pasture ground has been reserved under by-law 13 for the use of the cattle of the inhabitants of any specified village or villages, no person who is not an inhabitant of such village or villages shall tether any cattle, or permit any of his cattle to stray upon such pasture ground without having previously obtained the written permission of the Chairman.

15. No person shall knowingly or wilfully alter, deface, or do any act likely to damage the fence or boundary of any common pasture ground or remove any landmarks therefrom.

16. No person shall cut or remove any grass, growing plants or trees from any common pasture ground vested in, or under the control of, the Committee.

17. No person shall remove any clay, earth, metal, cabook, coral stones or sand from, or in anyway alter or deface the surface of any common pasture ground vested in or under the control of the Committee

18 No person shall collect or remove any cow-dung from any common pasture land vested in or under the control of the Committee.

19. It shall be lawful for the Committee to sell by calling for tenders or by public auction, the exclusive right of collecting cow-dung for a period not exceeding one year from any common pasture ground vested in, or under the control of, the Committee.

Dangerous trees

20. Whenever any tree or the branch or fruit or any other part of a tree is causing or is likely to cause damage to any house, building or cultivated paddy field or is in a condition dangerous or likely to be dangerous to the occupants of any building or to the safety of any passers-by along any public road or path, the Chairman may, by a notice served on the owner or occupier of the land upon which the tree stands, require such owner or occupier to cut down and remove or tie up and make secure within such time as may be specified in the notice such tree or the branch or fruit or other part of such tree as the case may be, and if such owner or occupier fails to comply with the requirements of the notice within the time specified therein, any officer or workman authorized by the Chairman may enter upon such land and at the expense of the owner or occupier do what the owner or occupier was required to do by the notice.

21. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;
 “Committee” means the Village Committee of the Analaitivu village area; and
 “village area” means the Analaitivu village area in the Jaffna District.

L. D.—B. 3/48/L. G. D.—GA. 14/22.

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Uda Palata East village area in Tumpane in the Kandy District, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

E. W. KANNANGARA,
 Permanent Secretary,

Ministry of Health and Local Government.

Colombo, March 31, 1950

BY-LAWS*Sale of Meat*

1. (1) No person shall, within the village area, use any shop or place (other than a market) for the sale of meat unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence issued under paragraph (1) of this by-law shall, unless it is earlier cancelled under by-law 25, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

2. No person shall be entitled to a licence under by-law 1 unless the premises to be licensed are in conformity with the following conditions:—

(1) The premises must be in good repair and well ventilated and well lighted and every room must be provided with windows which are capable of being opened, and the area of which when open is not less than one-fifteenth of the superficial floor space

(2) The walls of every room in every part must be not less than seven feet in height, and must be built of brick, stone, or cabook, with the inside thereof limeplastered and limewashed, and the lower internal surface of each such wall must be covered with glazed tiles or plastered in cement up to a height of four feet from the ground.

(3) All the eaves must be at least six feet from the ground.

(4) The roof must be made of some permanent material

(5) All the woodwork must be oil-painted or limewashed.

(6) The floor must be cemented throughout.

(7) The premises must be provided with adequate drainage.

(8) The premises must be provided with a sanitary dust-bin and at least one spittoon and with sufficient latrine accommodation.

(9) The premises must be at least fifty feet distant from any latrine, cesspit, manure heap or open sewer.

(10) There must be no cesspit, latrine or ashpit within, or directly communicating with, the premises

3. Every holder of a licence under by-law 1 shall keep affixed in a conspicuous position on the outside of the licensed premises a board with his name and the words “Licensed Meat Stall” legibly painted thereon in English, Sinhalese and Tamil.

4. Every holder of a licence under by-law 1 shall cause a copy of these by-laws, relating to the sale of meat, in English, Sinhalese and Tamil, to be framed and hung in a prominent place in the licensed premises. He shall also keep in those premises a list of the names and the addresses of his employees so as to be at all times available for inspection.

5. Every holder of a licence under by-law 1 shall cause the walls of every room forming part of the licensed premises, except such parts as are covered with glazed tiles or are plastered in cement, to be limewashed and all the woodwork to be limewashed or, if oil-painted to be washed with hot water and soap at least four times a year in the months of March, June, September and December, and at such other times as may be ordered by the Chairman in writing.

6. The holder of a licence under by-law 1 shall not cause or permit any furniture which cannot be moved about for the purpose of cleaning the floor and the walls of the licensed premises, to be used in those premises.

7. Every holder of a licence under by-law 1 shall cause the top of every table on which meat is kept to be covered with zinc or other impermeable material.

8. Every holder of a licence under by-law 1 shall cause the floor and the tiled or cemented portions of the walls of the licensed premises and the tops of the tables and the chopping blocks used in those premises to be scrubbed and washed once every day. He shall cause all hooks used for hanging meat to be kept polished and free from rust.

9. Every holder of a licence under by-law 1 shall keep every part of the licensed premises and the furniture, utensils, and equipment used in connection with the storing, preparation or sale of meat, in good repair, clean, and free from effluvia arising from any drain, latrine, cesspit, or other nuisance.

10. Every holder of a licence under by-law 1 shall cause a sanitary dust-bin and at least one spittoon to be kept in the licensed premises so as to be easily accessible to those employed in those premises.

11. Every holder of a licence under by-law 1 shall cause all refuse to be immediately placed in a covered receptacle made of zinc or galvanized iron, and to be removed daily from the licensed premises. He shall cause such receptacle to be kept always covered except at the times when refuse is being actually placed in it.

12. Every holder of a licence under by-law 1 shall keep the licensed premises free from rats, and shall cause all rat holes in those premises to be filled up with broken glass and plastered with cement as soon as found.

13. No person shall keep any animal or bird in any premises licensed under by-law 1 on any pretext whatsoever.

14. No person shall spit within any premises licensed under by-law 1 except into a spittoon provided for the purpose.

15. No person who is suffering or has recently suffered from any infectious, contagious, or cutaneous disease, or who has recently been in attendance on any person suffering from such a disease, shall enter any premises licensed under by-law 1 or take part in the storing, preparation, or sale of meat therein, or in the transport of any meat thereto or therefrom.

16. No holder of a licence under by-law 1 shall permit the contravention by any person of by-law 14 or by-law 15.

17. No person shall keep in any premises licensed under by-law 1 any furniture, clothes, sleeping mats or articles other than those used for the purpose of the storing, preparation, or sale of meat.

18. No holder of a licence under by-law 1 shall allow any place on the same level as the licensed premises

and forming part of the same building to be used as a sleeping place, unless it is effectually separated from those premises by a partition extending from the floor to the ceiling, and unless such sleeping place is provided with an external window, the area of which when open is not less than one fifteenth of the superficial floor space

19 Every holder of a licence under by-law 1 shall keep in the licence premises an ample supply of potable water

20 No holder of a licence under by-law 1 shall sell or expose for sale, in the licensed premises, the meat of any animal which has not been slaughtered in a public slaughter-house situated within the village area and declared and proclaimed under section 21 of the Butchers Ordinance (Chapter 201), or in a place appointed for the purpose of slaughtering animals under section 11 of that Ordinance, or under a permit issued under section 14 of that Ordinance

21 Every holder of a licence under by-law 1 shall keep that stall open daily for the sale of meat during the hours of 7 a.m. to 10 a.m. and 3 p.m. to 7 p.m.

22 No holder of a licence under by-law 1 shall allow any person employed by him to transport meat for sale from the licensed premises unless such person is in possession of a card of registration signed by the Chairman and by the holder of the licence.

23 No holder of a licence under by-law 1 shall permit any person employed by him to transport for sale from the licensed premises any meat otherwise than in a closed vehicle or a closed basket, tin, or other suitable receptacle. He shall cause every such vehicle, basket, tin, or other receptacle to be kept clean at all times.

24 The Chairman shall, on application made to him by the holder of a licence under by-law 1 issue a card of registration in respect of each person employed by such licensee in transporting meat for sale.

25 It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel any licence issued under by-law 1 on the second or subsequent conviction of the holder of the licence for any breach of any of these by-laws relating to the sale of meat; and the holder of the licence shall not be entitled to any compensation in respect of the cancellation.

26 In these by-laws—

“Chairman” means the Chairman of the Village Committee of the village area; and

“village area” means the Uda Palata East village area in Tumpane in the Kandy District.

Posts — Vacant

LOCAL GOVERNMENT SERVICE

Seven Posts of First Class Fireman, Fire Brigade and Ambulance Department, M. C., Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above posts

2. Each post carries a salary of Rs. 1,200 per annum, rising by 9 annual increments of Rs. 72 to Rs. 1,848 per annum. A temporary cost of living allowance at Government rates will also be paid. If no quarters are provided, rent allowance will also be paid, in accordance with Government rates and conditions. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese* and over 28 years of age on May 1, 1950. They should possess the following—

- (a) A certificate of competence to drive heavy motor vehicles and knowledge of motor mechanism
- (b) The First-Aid Certificate of the St. John's Ambulance Association or Red Cross Society.
- (c) An ability to use and knowledge of maintenance of self-contained Oxygen Breathing and Resuscitation apparatus.
- (d) An ability to operate motor fire pumps and wheeled escape with knowledge of elementary Hydraulics.
- (e) A knowledge and experience of routine clerical stores and watch room work.
- (f) 8 years' service in a recognized Fire Brigade
- (g) An ability to operate multiple jet inductor, inline and knapsack form equipment.

4. Applications should be forwarded through the Head of the Government Department or the Mayor or Chairman of the Local Authority in which they are serving.

5. The selected candidates will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder. They will be further subject to the rules and orders governing the Colombo Fire Brigade.

6. Applications in the candidates' own handwriting, stating age, qualifications and full particulars of experience and the date and place of birth of the father, together with copies only of certificates and testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before May 26, 1950.

7. Applications should be addressed to the Chairman, and not personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, May 8, 1950.

* The term 'Ceylonese' for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Section Officer (Operational), Fire Brigade and Ambulance Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,560 per annum, rising by 8 annual increments of Rs. 120 to Rs. 2,520 per annum, with an efficiency bar before Rs. 2,040 per annum. A temporary cost of living allowance in accordance with the Government scheme will be paid. No special temporary allowance is payable. The selected candidate will be required to occupy quarters which will be provided at the Fire Station, Reclamation Road, Colombo, and no rent allowance will be paid.

3. Applicants must be Ceylonese* and over 30 years of age on May 1, 1950. They should possess the following—

- (i) the First-Aid Certificate of the St. John's Ambulance Association or Red Cross Society;
- (ii) an ability to use and knowledge of maintenance of self-contained oxygen breathing and resuscitation apparatus;
- (iii) a certificate of competence to drive heavy motor vehicles and knowledge of motor mechanism;
- (iv) an ability to control staff and take charge of situation at the scene of fire;
- (v) a knowledge of routine clerical work and completion of Fire and Accident Report forms;
- (vi) 5 years' service in a recognized Fire Brigade of which some period was in an 'Officer' capacity;
- (vii) an ability to operate motor fire pumps, wheeled escape and Turn Table ladders.

4. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6 Applications in the candidates' own handwriting, stating age, qualifications and full particulars of experience and the date and place of birth of the father, together with copies only of certificates and testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before May 29, 1950.

7 Applications should be addressed to the Chairman, and *not* personally to the undersigned

8 Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, May 8, 1950.

*The term 'Ceylonese' for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration, and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a *prima facie* entitlement to such citizenship

LOCAL GOVERNMENT SERVICE

Post of Library Assistant, Public Library, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post

2. The post carries a salary of Rs 840 per annum rising by 22 annual increments of Rs 72 to Rs. 2,424 per annum. Efficiency bars operate before Rs 1,488 and Rs 2,064 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese* and not over 25 years of age on May 1, 1950, and should have passed the London Matriculation or the Higher School Certificate Examination or a higher examination. A knowledge and experience in library work will be an additional qualification. The selected candidate will be required to pass the Elementary Examination of the Library Association of England within three years of his appointment and the Intermediate Examination of the same association in order to pass the efficiency bar before Rs. 1,488 per annum.

4. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No 43 of 1945, and the regulations made thereunder.

6 Applications in the candidates' own handwriting, stating age, qualifications and full particulars of experience and the date and place of birth of the father, together with copies only of certificates and testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before May 29, 1950.

7 Applications should be addressed to the Chairman, and *not* personally to the undersigned

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, May 8, 1950.

*The term 'Ceylonese' for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a *prima facie* entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Public Health Nurse, Municipal Council, Galle

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post

2. The post carries a salary of Rs 1,920 per annum rising by 8 annual increments of Rs 120 to Rs. 2,880 per annum, with an efficiency bar before Rs 2,640 per annum. Rent allowance and a temporary cost of living allowance will be paid according to Government regulations. A travelling allowance in accordance with the scheme approved by the Commission will also be paid. No diet allowance or special temporary allowance will be payable.

If the selected candidate is not a qualified Public Health Nurse, she will be designated Health Nurse and will be paid on the scale, Rs 840—72—1,992 per annum, with an efficiency bar before Rs 1,488 per annum. Rent allowance and a temporary cost of living allowance will be paid according to Government regulations. No diet allowance or special temporary allowance will be payable. A travelling allowance as stated above will be paid

3. Applicants should be Ceylonese* and be not over 40 years of age on May 29, 1950, and should possess at least the Maternity Nursing Certificate. Preference will be given to those who are duly qualified Public Health Nurses, or possess certificates in Public Health Nursing and General Nursing

4 Applications will also be considered from persons holding permanent posts in Government Service or in the service of a Local Body irrespective of age provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Head of the Department or the Mayor or Chairman of the Local Body in which they are serving

5 The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6 Applications in the candidates' own handwriting, stating age, qualifications, date and place of birth of father and experience, together with copies only of testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than May 29, 1950

7 Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission

P. O. Box 530,
Colombo, May 10, 1950

*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration, and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration and is deemed by the Minister for Defence and External Affairs to have a *prima facie* entitlement to such citizenship

LOCAL GOVERNMENT SERVICE

Post of Chief Clerk, Grade II, U. C., Puttalam

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs 840 per annum, rising by annual increments of Rs 72 to Rs 2,424 per annum, with efficiency bars before Rs. 1,488 and Rs. 2,064 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable

3 Applicants must be Ceylonese* and should have passed the J. S. C. (English) examination, or equivalent or higher examination, and should possess not less than 5 years' continuous clerical experience in a Local Authority.

4 Applications will also be considered from persons holding permanent clerical posts in the service of a Local Authority irrespective of academic qualifications, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded

through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-servicemen the period of their mobilised service will be deducted from their ages for purposes of eligibility.

5. Applicants other than transferred members of the Service should have been resident for a period of at least 3 years immediately prior to May 1, 1950, in the area comprising—

the revenue districts of Jaffna, Mannar and Trincomalee,

the revenue districts of Puttalam exclusive of Demala Hat Pattu,

the revenue district of Vavuniya, exclusive of Vavuniya South (Sinhalese Division);

the revenue district of Batticaloa exclusive of Bintenue Pattu and Wewgam Pattu.

A certificate to that effect from the D. R. O. of the revenue district or a Justice of the Peace should be attached to the application.

6. The selected candidate will be on two years' probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a recognised guarantee association.

8. Applications in the candidates' own handwriting, stating age, qualifications and experience and date and place of birth of the candidate's father, together with copies only of testimonials, should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than May 29, 1950.

9. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

10. Canvassing either directly or indirectly will be a qualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

Colombo, May 9, 1950.

*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

(a) a citizen of Ceylon by descent or by registration; and

(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Examination for Stenographers (Lower Grade)

A competitive examination for male candidates wishing to enter the Local Government Stenographers' Service, will be held in Colombo, on Saturday, July 29, 1950.

The examination will be conducted by the Director of Education.

2. (i) *Salary*.—Successful candidates will be appointed as vacancies occur to serve in Local Authorities on the salary of Rs. 1,440 per annum, rising by annual increments of Rs. 120 to Rs. 3,480 per annum. An efficiency bar operates before Rs. 2,640 per annum, the passing of which is dependent on satisfactory work and conduct and the passing of a test. Rent allowance will be payable.

(ii) *Conditions of Service*.—

(a) The grant of leave and other conditions will be governed by the by-laws and regulations of the Local Authority, subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and any regulations framed thereunder;

(b) Successful candidates will be appointed on two years' trial or probation. They will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and any regulations made thereunder;

(c) Successful candidates with previous continuous service in the Local Government Service or under a Local Authority may be allowed incremental credit for such service.

3. The names of successful candidates will be published in Part IV of the *Ceylon Government Gazette* and they will be given appointments as suitable vacancies occur.

4. Eligibility.—

(i) Candidates must be of good character.

(ii) Candidates must be Ceylonese*.

(iii) Candidates should have previously passed at least one of the following examinations:—

(a) The Cambridge Senior or the London Matriculation or the Ceylon Senior School Certificate (English) Examination; or

(b) The Final Examination for the Commercial Certificate of the Ceylon Technical College; or

(c) The Cambridge Junior, the Junior School Certificate (English) Examination of the Education Department, Ceylon, or the Junior School Certificate (English) Examination held by a school approved by the Education Department for the Senior School Certificate (English) Examination, together with either—

(1) The Higher Commercial Certificate Examination (either section) of the London Chamber of Commerce, or

(2) The Commercial Certificate Examination (either section) of the London Chamber of Commerce, or

(3) The Ceylon Chamber of Commerce Examination.

Note.—The original certificates of educational qualifications should be attached to the application form.

(iv) Candidates must be within the age limits laid down in paragraph 6 (iv) (a) except that service candidates may deduct their period of mobilized service in the last war from their age, if necessary.

5. Candidates in the permanent employ of a Local Authority for not less than five years will be permitted to sit for the examination irrespective of age and educational qualifications prescribed above.

6. Applications.—

(i) Applications for admission to the examination must be made on forms obtainable from the Office of the Local Government Service Commission, Room No. 29 1/5, Gaffoor Building (First Floor), Fort, Colombo, up to June 9, 1950, and forwarded by registered post to reach the Chairman, Local Government Service Commission, not later than June 16, 1950. Any application received after that date will be rejected.

(ii) Candidates who are already employed in Government Departments or Local Authorities whether in a permanent or temporary capacity, must forward their applications through the Heads of Departments or the Chairmen of the Local Authorities in which they are serving. Any candidate who fails to do so will be disqualified.

(iii) The application must bear duly cancelled stamps to the value of Rs. 10.

(iv) The following documents must be attached to the form of application:—

(a) A certificate of registration of the candidate's birth showing him to have been born not earlier than July 29, 1920, and not later than July 29, 1933.

Note—(1) Affidavits will not ordinarily be accepted as substitute for birth certificates.

(2) A certified copy of a birth registration entry effected more than one year after the date of birth, under section 18 (i) (b) of the Births and Deaths Registration Ordinance (Cap. 94), will be accepted only after consideration of the evidence by which the date of birth was established. Where the name appearing in the birth certificate differs from the name which the candidate ordinarily uses, satisfactory evidence will have to be adduced that the birth certificate is that of the candidate and not that of any other person. Where the candidate is under 21 years of age or is more than 21 years of age and has a parent living, application should be made to the Registrar-General's Office, or the Provincial Registrar's or Assistant Provincial Registrar's Office, in the district in which the birth took place under section 19 of the Births and Deaths Registration Ordinance, for the amendment of the entry in case 2 of

the Birth Registration entry and in other cases application should be made to the District Court under section 20 for the rectification of the entry in cage 2.

- (b) A certificate of good character signed by a responsible person to the satisfaction of the Chairman, Local Government Service Commission. If the candidate has been educated at a Government or Assisted School, a certificate of character must be from the Principal of the last Government or Assisted School which he had attended; otherwise it may be from the candidate's teacher or school master by preference or a member of the Public Service, a Justice of the Peace, Minister of Religion, Advocate, Proctor or Notary, or generally speaking some person whose name is known and to whom reference can be readily made;
- (c) The original certificate of or regarding candidates educational qualifications.

N.B.—ANY APPLICATION WHICH IS NOT ACCOMPANIED WITH ALL OR ANY ONE OF THE DOCUMENTS REQUIRED BY THIS NOTIFICATION, WILL BE REJECTED.

(v) The Chairman, Local Government Service Commission, will issue admission forms to the candidates whose applications are accepted. Candidates presenting themselves for examination must produce to the officer appointed to supervise the examination their forms of admission. A candidate not producing such form will be refused admittance to the examination.

Candidates must sit for the examination at the examination hall assigned to them. A candidate presenting himself at an examination hall other than the one assigned to him, will be refused admission to the examination.

If a candidate does not receive his admission form at least seven days before the day of the examination, he should, without delay, write to the Chairman, Local Government Service Commission, informing him that he has not received the admission form and giving the following particulars:—

- (1) Name of examination: _____.
- (2) Full name: _____.
- (3) Full postal address: _____.

7. Should any of the particulars furnished by candidates be found to be false within their knowledge, they will, if appointed, be liable to be dismissed. The wilful suppression of any material fact will be similarly penalized.

8. In no circumstances will a refund of the value of stamps be made.

9. *Leave to Officers to attend Examinations.*—Heads of Departments and Chairmen of Local Authorities are kindly requested to grant to officers of their Departments and of Local Bodies, whose applications have been approved by the Chairman, Local Government Service Commission, duty leave to present themselves at the examination.

10. Subjects of the examination will be as follows:—

	Marks
(i) English Essay	50
(ii) Shorthand—Taking down in Shorthand passages dictated at 100 words a minute for five minutes and transcribing the record in Longhand at eight words a minute	150
(iii) Typewriting†—Making a correct copy of a passage of about 600 words on the typewriter in 20 minutes, i.e., 30 words per minute	50
(iv) Viva Voce	50

(v) Successful candidates, both of whose parents are Sinhalese or both Tamil, will be required to satisfy the Chairman, Local Government Service Commission, before appointment that they possess an elementary working knowledge of Sinhalese or Tamil whichever they prefer. They should be able to write a short letter, to

read aloud a short passage from a newspaper and answer oral questions on the passage read. Other successful candidates will be required to pass a test in Sinhalese or Tamil as set out above or pass a special test in English of a higher standard. The test in English will be a written one.

Candidates are required to produce at the Viva Voce test the original certificates granted to them in respect of the examinations they have passed which qualify them for admission to the Local Government Stenographers' examination.

11. The examination will be held in two parts. Part I comprising subjects (1), (2) and (3) will be held first. Candidates who have attained a sufficiently high standard in Part I will be summoned for the Viva Voce, on a date to be notified to them later. The Viva Voce will be held in Colombo.

12. *Medical Examination*—The successful candidates will be required to pass a medical examination as to their physical fitness for service in any part of the Island.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission

Office of the Local Government Service Commission,
P. O. Box 530,
Colombo, May 8, 1950.

Note.—No communication regarding this examination should be addressed personally to the Chairman, Local Government Service Commission.

* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a *prima facie* entitlement to such citizenship.

† Candidates should bring their own typewriters if possible, otherwise they will be expected to type on the machine provided irrespective of make or model. Touch typing will be regarded as essential.

Neatness and accuracy will be taken into account in marking the scripts.

D 10

Qualifying Examination for Promotion from Grade II to Grade I of the Local Government Clerical Service

IT is hereby notified that on the results of the examination held on January 28, 1950, the following candidates have been selected by the Commission for appointment to Grade I of the Local Government Clerical Service—

Amerasingham, C. M., Municipal Council, Jaffna.
Bulner, H. M., District Road Committee, Kandy.
de Silva, G. R., Urban Council, Horana.
de Silva, H. D., Urban Council, Hatton-Dickoya.
de Silva, J. P. T., Urban Council, Ambalagoda.
Dimbulana, F., Urban Council, Badulla.
Fernando, W. C. V. A., Urban Council, Panadura.
Gooneratne, I. D. H. W., Urban Council, Dehiwala.
Gunasekera, H. W., Municipal Council, Kurnegala.
Muthuthamby, S., Municipal Council, Jaffna.
Samaranayake, R., Urban Council, Dehiwala.
Thambyrajah, S., Municipal Council, Kandy.
White, W. G., Municipal Council, Kandy.
Wijewardena, K. J. F., Urban Council, Kotte.
Wijewardena, K. R. F., Urban Council, Moratuwa.

2. The Commission does not undertake to provide all these candidates with posts in Grade I of the Local Government Clerical Service immediately, but they will be given appointments as and when vacancies occur, 50 per cent. of such vacancies being reserved for merit promotions.

By order,

M. E. FONSEKA,
Secretary,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, May 5, 1950.

Village Committee Clerical Service Grade I Examination

LOCAL GOVERNMENT SERVICE

IT is hereby notified that on the results of the examination held on January 21, 1950, the following candidates have been selected by the Commission for appointment to the Village Committee Clerical Service :—

Area "A"

Ariyasena, K. H.	.. Jayalena, Keraminiya, Watugedera, Ambalangoda
De Silva, R. S.	.. Weliwatta, Balapitiya
Dharmawardene, H. T.	.. School View, Gonagala, Induruwa
Fernando, T. F.	.. C/o Postmaster, Dankotuwa
Gunasekera, D. D. G.	.. Bopitiya, Matugama
Gunasekera, P. G. M.	.. Land Registry, Colombo
Hemachandra, B. M. D.	.. Bellana, Agalawatta
James, L. D.	.. Kuswala, Seeduwa
Peiris, M. W. P.	.. Food Production Branch, Kacheri, Colombo
Pemaratne, A.	.. Iddagoda, Matugama
Perera, M. A.	.. Kalalgode, Pannipitiya
Perera, O. S.	.. Kananwita, Anguruwatota
Peter, A.	.. Dompe
Solomon, L. P.	.. Nawagamuwa, Kaduwela
Weerackody, E. de S.	.. 45/167, Temple Road, Kalutara North

Area "B"

Abayaratna Bandara, W. W. M.	.. Ncdurana, Eheliyagoda
Appuhamy, K. A. A.	.. Wiyalagoda, Eheliyagoda
Danananda, L. K.	.. Walawita, Getahetta
Dharmadasa, K. H.	.. Piyasevana, Ganegoda, Polgahawela
Dharmaratne, B.	.. Kottapola, Ambanpitiya, Kegalla
Fernando, D. D. K.	.. 9, Kegalla Road, Bulathkoppitiya
Fernando, L. W. G.	.. Galayaya, Pannala
Jayalatharachi, D.	.. Kirimittia Estate, Menikdiwela
Karunadasa, E. P.	.. Polembeegoda, Aranayake
Karunaratne, R. M.	.. 17/3, Keerapone, Gampola
Lokubanda, K. G.	.. V. C. Office, Gandahe North, Gurudeniya, Kandy
Perera, K. J.	.. Tholangamuwa, Nelundeniya
Piyadasa, P. K. G.	.. 109/4, Hulangamuwa, Matale
Piyasena, W. U. L.	.. Wettewa, Hingula
Podiappuhamy, H. A.	.. Kg/Mawatagoda Central School, Aranayake
Ranaweera, D. B. H.	.. 61, Hulangamuwa Road, Matale
Ran Banda, M. V.	.. Kg/Mawatagoda Central School, Aranayake
Ratnayake, H. B.	.. Fair, Potuhera
Ratnayake, L. B.	.. 17/3, Keerapone, Gampola
Samarasinghe, S.	.. 10, Cross Street, Kandy
Sangakkara, C. L.	.. Pitiyuma, Kegalla
Somapala, H. G.	.. 348, Trincomalee Street, Matale
Subasinghe, S. A. E.	.. 16, Roseneath Road, Kandy
Weerakoon Bandara, U. G.	.. Weeragiri, Kandangama, Kadugannawa
Wijeratne, K. W.	.. Mahingoda, Eheliyagoda
Yasoratne, P. D.	.. C/o P. D. Nonis Appuhamy, Magistrate's Court, Matale

Area "C"

Cumaraswamy, C.	.. 13, Chetty Street, Nallur, Jaffna
Gangatharan, S. T.	.. 10, Brindaban, Vannarponnai, Jaffna
Nadarajah, A. T.	.. Myliddy South, Tellippalai
Nadesu, T.	.. Saravana Pavan, New Road, Karaveddi
Pasupathy, V.	.. Theningawatte, Puloly W., Point Pedro
Ponnuthurai, I.	.. Divisional Revenue Office, Chankanai

2. The Commission does not undertake to provide the candidates with posts immediately, but they will be given appointments as vacancies occur.

By order,

M. E. FONSEKA,
Secretary,

Local Government Service Commission,
Colombo, May 8, 1950.

Post of Resthouse Keeper, Grade II, Padukka,
Provincial Road Committee, Western
Province, Colombo

APPLICATIONS are invited for the above post.

2. The post carries a salary of Rs. 480 per annum, rising by 20 annual increments of Rs. 12 to Rs. 720 per annum, with efficiency bars operating before Rs. 576 and Rs. 672 per annum. A temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable. Free quarters will be provided in the Resthouse premises. The following further allowances are payable.—

Dhoby allowance—Rs. 96 per annum.

Allowance for maintenance of garden—Rs. 120 per annum.

3. Applicants should be Ceylonese* and not less than 25 years of age nor more than 40 years of age on June 2, 1950. They should possess a good knowledge of cookery and should be able to read and write both English and Sinhalese. Preference will be given to those who have had previous experience in Resthouse management.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-servicemen, the period of their mobilised service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder. He will be required on appointment to furnish cash security in Rs. 300 to the Provincial Road Committee, Colombo.

6. Applications in the candidates' own handwriting, stating age, qualifications, date and place of birth of father, and experience, together with copies only of testimonials, should reach the Chairman, Provincial Road Committee, Western Province, Colombo, not later than June 2, 1950.

7. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

W. HOLMES,
Chairman, P. R. C., W. P.

Colombo, May 8, 1950.

* The term 'Ceylonese' for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or registration; and
(b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of V. C. Supervisor

APPLICATIONS will be received by the Chairman, V. C., Kandukara Pahala Korale, Hengala Estate, Galaha, on or before May 15, 1950, for the above post from candidates having the following qualifications.

1. He should be a Ceylonese, not less than 20 or not more than 30 years of age and should have passed at least 7th Standard in English with J. S. C. Sinhalese or possess higher qualifications. Preference will be given to candidates having had experience in V. C. work of this nature.

2. Salary.—Candidate selected for the post will be paid the salary of Rs. 360—10 of 12—480. Living allowance (War allowance) at the Government rate would be payable. Applications should be forwarded with at least 2 copies of recent testimonials to the Chairman, V. C., and not to the undersigned

Kandukara Pahala Korale,
May 5, 1950.

M. SIRISENA,
Chairman.

Notices under the Local Authorities Elections Ordinance

Local Authorities Elections Ordinance, No. 53 of 1946

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that Menik Hithamy Mudiyansele Sudu Banda has been elected to represent Ward No. 10 of Kumbalwela Village Committee.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies)

Colombo, May 5, 1950

Local Authorities Elections Ordinance, No. 53 of 1946

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, that the candidates whose names appear in the schedule below have been elected to represent the wards of Village Committee as shown against their names.

P. O. FERNANDO,
Commissioner of Elections
(Local Bodies)

Colombo, May 5, 1950.

SCHEDULE

Dimbula Village Committee

Ward No	Name of Candidate
5	Arthur Amarasinghe.
13	Martin Senanayake

Statements of Revenue and Expenditure

ANNUAL ACCOUNTS BELLIATTA TOWN COUNCIL Revenue and Expenditure for 1949

HEAD OF REVENUE	Amount		Total	
	Rs.	c.	Rs.	c.
A.—General revenue :—				
(1) Property rate, 173 (1) Pre. Yr.		11	48	
Cr. Yr.	4,643	64		
(2) Vehicles and animals tax		109	0	
(3) Licence duties	5,515	83		
(4) Other taxes, 175 (1) (c)		—	—	
(5) Refund of stamp duties (schedule VI)		139	50	
(6) Refund of liquor licences		—	—	
(7) Compensation for opium revenue		—	—	
(8) Fines by court (not included elsewhere)		2	50	
(9) Auctioneers' and brokers' licences (Cap. 93)		—	—	
(10) Interest		—	—	
(11) Sale of old stores		—	—	
(12) Refund of overpayments		—	—	
(13) Warrant costs		172	20	
(14) Subsidy on account of war allowance	9,559	5		
(15) Miscellaneous	2,068	14		
(16) Grant-in-aid from Government		—	—	
			22,221	34
B.—Thoroughfares :—				
(1) Subsidy in lieu of labour tax		—	—	
(2) Other collections, e.g., fines for injuries, &c., (98) fines on and proceeds of sale of stray cattle, (104) (2) sale of badges and faretables	2,591	75		
			2,591	75
C.—Council lands and buildings :—				
(1) Rents		56	0	
(2) Sale of produce		—	—	
(3) Sale of lands		—	—	
			56	0
D.—Public health :—				
(1) General—				
(a) Fines under Part IV.		—	—	
(b) Fees for service of midwife		—	—	
(c) Maternity home and child welfare clinic		—	—	
(1) Government grant	900	0		
(2) Scavenging—				
(a) Fees, 170 (9) (b)		—	—	
(b) Sale of refuse, (132)		—	—	
(c) Fines on contractors and labourers	60	0		
(3) Conservancy—				
(a) Rates, 143 (b)		—	—	
(b) Fee, 170 (9) (b)		—	—	
(c) Sale of refuse, (132)		—	—	
(d) Fines on contractors and labourers	22	0		

	Amount		Total	
	Rs.	c.	Rs.	c.
(4) Slaughter-house and cattle pound—				
(a) Fees, 170 (10) (a)		—	—	
(b) Sale of refuse		—	—	
(5) Water supply—				
(a) Water rates, 143 (b), 148		—	—	
(b) Private water service fees		—	—	
(c) Distraint fees		—	—	
(d) Work executed for customers		—	—	
(e) Rent of meters		—	—	
(f) Private water service connections		—	—	
(6) Hospitals—				
(a) Contributions from Government		—	—	
(b) Rent of hospital grounds		—	—	
(7) Markets and galas—				
(a) Rents, 170 (11)	6,103	98		
(b) Boutiques and stalls, 170 (11)		—	—	
(c) Licences for private markets, 152 (3)		—	—	
(d) Licences, 165 (2)		—	—	
(e) Grain store rent		—	—	
			7,085	98
E.—Public recreation :—				
(1) Rents		—	—	
(2) Cattle grazing fees		—	—	
(3) Licences for public performances		93	0	
(4) Entertainment tax		567	70	
			660	70
F.—Cemeteries (Cap. 181) :—				
(1) Fees		—	—	
(2) Hire of hearse		—	—	
(3) Graves sold for erecting monuments		—	—	
G.—Dog registration (Cap. 334 and 333) :—				
(1) Registration fees		—	6	0
(2) Fines		—	—	
(3) Sale of dog collars		—	—	
(4) Seizing fees		—	—	
			6	0
H.—Weights and measures :—				
(1) Fees for stamping		—	—	
(2) Fines		—	—	
I.—Fire protection :—				
(1) Fees		—	—	
J.—Reading rooms and libraries :—				
(1) Grants		—	—	
(2) Subscriptions		—	—	
			—	
Total revenue			32,621	77
Other receipts—				
(1) Deposits		—	1,994	0
(2) Advances		—	1,439	76
(3) Stores advance account		—	—	
(4) Loan account		—	—	
(5) Electricity account		—	—	
(6) Fixed deposits		—	—	
(7) Ceylon savings bank securities		—	—	
(8) Revenue collection account :—				
(a) Property rate Pr. yr.		3,643	52	
Cr. yr.		2,082	55	
Distraint officer account—				
Pr. yr.		—	—	
Cr. yr.		1,194	19	
(b) Conservancy rate		—	—	
(c) Electricity dues		—	1,708	74
(9) Sundry creditors		—	—	
			44,684	53
HEAD OF EXPENDITURE				
A.—General expenditure :—				
(1) Salaries of officers (not otherwise charged)—				
(a) Secretary		2,140	52	
(b) Clerks		1,284	20	
(c) Revenue inspectors		735	83	
(d) Peons		532	20	
(e) Cost of technical advisers		—	—	
(f) Pensions		—	—	
(g) War allowance		3,151	62	
(2) Establishment expenses—				
(a) Allowances (not otherwise charged)		354	31	
(b) Travelling		111	82	
(c) Commission to tax collectors (not otherwise charged)		340	57	
(d) Assessors' fees		—	—	
(e) Legal expenses		25	0	
(f) Stationery, printing, advertising and stamps		691	81	
(g) Cost of vehicles and boat plates		26	90	
(h) Cost of audit		539	84	
(i) Holiday railway warrants		110	0	
(j) Incidental expenses		4	65	
(k) Office furniture and equipment		—	—	
(3) Refunds				
(4) Contributions and grants		—	—	
			10,049	27

	Amount Rs. c.	Total Rs. c.		Amount Rs. c.	Total Rs. c.
B.—Thoroughfares :—			E.—Public recreation, 170 (6) :—		
(1) Salaries and wages—			(1) Wages	—	
(a) Superintendent of Works } Salary	—		(2) Maintenance	—	
} Allowances	255 0		(3) Allowance to band	—	
(b) Overseers	—		(4) Acquisition	—	
(c) Labourers	—		(5) Contributions and grants	—	
(d) Bus stand fees collector	256 0		(6) War allowance	—	
(2) Maintenance	99 5		F.—Cemeteries (Cap. 181) :—		
(3) Plants and tools	—		(1) Wages	—	
(4) Street lighting	—		(2) Maintenance	100 0	
(5) Dust laying	—		(3) Construction	—	
(6) Cost of badges and faretables	—		(4) War allowance	—	100 0
(7) Acquisition	—		G.—Dog registration—		
(8) Improvements	4,433 26		(1) Destruction of dogs	32 0	
(9) Loan charges	—		(2) Commission to collectors	—	
(10) Shade trees	—		(3) Cost of dog collars	—	
(11) Surveys	—		(4) Fees to seizers	—	
(12) New works	—		(5) Maintenance of dog pound	—	
(13) War allowances	—	5,043 31	(6) Construction	—	32 0
C.—Council lands and buildings (not charged elsewhere) :—			H.—Weights and measures :—		
(1) Wages	—		(1) Fees to inspectors	—	
(2) Commission to collectors	—		(2) Stores	—	
(3) Rent of office	—		I.—Fire protection :—		
(4) Maintenance	87 43		(1) Cost of fire extinguisher, refills, &c.	—	
(5) Furniture	—		J.—Reading rooms and libraries :—		
(6) Loan charges	—		(1) Salaries	—	
(7) New works	—		(2) Wages	—	
(8) War allowance	—	87 43	(3) Books and periodicals	—	
D.—Public health :—			(4) Furniture	—	
(1) General—			(5) Maintenance	—	
(a) Salaries—			(6) War allowance	—	29,573 16
(1) Sanitary inspectors	—		Other payments—		
(2) Public health nurse	—		(1) Deposits	3,095 8	
(3) Midwife	—		(2) Advances	1,544 76	
(b) Wages	—		(3) Stores and advance account	—	
(c) Allowances	—		(4) Loan account	—	
(d) Uniforms	—		(5) Electric account	—	
(e) Printing	—		(6) Fixed deposits	—	
(f) Disinfectants	—		(7) Ceylon savings bank account	—	
(g) Instruments and drugs (midwife)	—		(8) Revenue collection account :—		
(h) Drainage construction	—		(a) Property rate Pr. yr.	1,827 50	
(i) Drainage compensation	—		Cr. yr.	4,643 64	
(j) Expenses of health week	—		Distraining officers' account—		
(k) Fees for milk analysis	—		Pr. yr.	1,576 97	
(l) Anti-plague measure	—		Cr. yr.	—	
(m) Anti-smallpox measure	—				12,687 95
(n) Maternity home and child welfare clinic	512 35				
(o) War allowance	—				
(2) Scavenging—					
(a) Wages	3,595 42				
(b) Carts, bulls and lorries	965 51				
(c) Stores	79 63				
(d) Incinerator	—				
(e) War allowance	5,026 57				
(3) Conservancy—					
(a) Wages	1,301 6				
(b) Carts, bulls and lorries	192 47				
(c) Stores	160 0				
(d) Rent of night soil depot	—				
(e) Maintenance	70 50				
(f) Acquisition	—				
(g) Construction	—				
(h) War allowance	1,808 7				
(4) Slaughter-house and cattle pound—					
(a) Wages	—				
(b) Maintenance	—				
(c) Acquisition	—				
(d) Construction	—				
(e) Cattle disease	—				
(f) War allowance	—				
(5) Water supply—					
(a) Wages	—				
(b) Stores	—				
(c) Maintenance	—				
(d) Acquisition	—				
(e) Construction	—				
(f) Loan charges	—				
(g) Commission to collectors	—				
(h) Public baths	—				
(i) War allowance	—				
(6) Hospitals—					
(a) Wages	—				
(b) Maintenance	—				
(c) Paupers	—				
(7) Markets and galas—					
(a) Wages	306 0				
(b) Maintenance	143 57				
(c) Printing, &c.	100 0				
(d) Construction	—				
(e) Compensation	—				
(f) Acquisition	—				
(g) Loan charges	—				
(h) War allowance	—				
		14,261 15			
			Total payments .. 42,261 11		
Balance Sheet as at December 31, 1949					
<i>Liabilities</i>					
Deposits					Rs. c.
Sundry creditors					397 46
					1,708 74
Surplus at December 31, 1948					Rs. c.
					13,775 18
Revenue, 1949	32,621 77				
Expenditure, 1949	29,573 16				
					3,048 61
					16,823 79
					18,929 99
<i>Assets</i>					
Property rate collection account					2,943 87
Advances					700 0
Cash					
Petty cash					100 0
Cash at Kachchori					6,956 49
Cash at bank	8,329 16				
Less uncashed cheque	99 53				
					8,229 63
					15,286 12
					18,929 99
<p>I, Tota Hewage Danister Silva, Chariman, Town Council, Belhatta, do hereby affirm to the best of my knowledge and belief that the above is a true and correct statement of the assets and liabilities of the Belhatta Town Council on December 31, 1949.</p> <p style="text-align: right;">T. H. DANISTER SILVA, Chairman.</p> <p style="text-align: center;">Certified to be correct. D. W. JAYASINGHE, Member.</p> <p style="text-align: center;">Affirmed to before me, at Walasmulle on May 7, 1950.</p> <p style="text-align: right;">G. P. SIRISENA, Justice of the Peace.</p> <p style="text-align: center;">Town Council Office, Belhatta, May 7, 1950.</p>					

Budgets

L. G. D.—DD 196

RATTOTA TOWN COUNCIL.

First Supplementary Budget for 1950

TRINCOMALEE URBAN COUNCIL		
Fourth Supplementary Budget, 1949		
HEADS OF EXPENDITURE	Resolution No.	Amount
		Rs. c.
A.—(1) (c) Peons ..	3 of 22.4.50	59 70
A.—(2) (j) Holiday railway ticket ..	3 of 22.4.50 ..	17 10
A.—(2) (l) Station allowance	3 of 22.4.50 ..	541 22
B.—(13) War allowance	3 of 22.4.50 ..	2,097 43
E.—(2) (h) Special temporary allowance ..	3 of 22.4.50	26 38
E.—(3) (f) War allowance ..	3 of 22.4.50 ..	125 6
F.—(4) Public recreation ..	3 of 22.4.50	175 0
J.—(1) (d) Purchase of current	3 of 22.4.50	2,687 37
J.—(1) (e) War allowance	3 of 22.4.50	643 37
J.—(1) (f) Station allowance	3 of 22.4.50	71 63
J.—(4) (a) Salaries of electrical staff ..	3 of 22.4.50 ..	164 1
J.—(4) (g) Station allowance ..	3 of 22.4.50 ..	161 50

Settled and adopted by the Council at its meeting held on April 22, 1950.

Office of the Urban Council,
Trincomalee, May 6, 1950.

S. M. MANIKKARAJAH,
Chairman.

HAMBANTOTA URBAN COUNCIL

Application under F.R. 12 (ii)—Budget for 1950

THE utilization of savings from votes to meet corresponding excess on other votes as shown below has been settled and adopted by the Council at its meeting held on April 17, 1950, subject to the sanction of the Honourable the Minister of Health and Local Government.

Savings		Amount.
		Rs. c.
D. Council Lands and Buildings—		
(9) Housing Staff salaries	...	1,671 41
Excess		Amount.
		Rs. c.
B. Thoroughfares—		
(11) Surveys		1,671 41

Office of the Urban Council,
Hambantota, April 20, 1950.

T. K. BURAH,
Chairman.

Sanctioned by the Honourable the Minister of Health and Local Government on April 28, 1950.

E. B. WIRATUNGA,
for Commissioner of Local Government
Colombo, May 5, 1950.

RATTOTA TOWN COUNCIL

First Supplementary Budget for 1950

Head of Expenditure	Amount
	Rs. c.
A 2 (d) Assessors fees ..	365 0
A 2 (f) Stationery, printing and stamps, &c.,	60 0
A 2 (i) Holiday railway tickets	75 0
A 2 (h) Office furniture and equipment	100 0
	600 0

Settled and adopted by the Council at its meeting held on March 6, 1950.

Town Council Office,
Rattota, March 8, 1950

M. K. A. HAMEED,
Chairman.

Revised and sanctioned.

E. B. WIRATUNGA,
for Commissioner of Local Government,
Colombo, March 17, 1950.

Heads of Expenditure	Amount
	Rs. c.
A 2 (d) assessors fees ..	365 0
A 2 (f) stationery, printing and stamps, &c.	60 0
A 2 (i) holiday railway tickets	75 0
A 2 (h) office furniture and equipment	100 0
	600 0

Settled and adopted by the Council at its meeting held on March 6, 1950

Town Council Office,
Rattota, March 8, 1950.
Sanctioned.

M. K. A. HAMEED,
Chairman

E. B. WIRATUNGA,
for Commissioner of Local Government
Colombo, March 17, 1950

12

Miscellaneous

VILLAGE COMMITTEE, WEUDA VILLAGE AREA

SEALED tenders will be received by the Chairman, V. C., Weuda village area till 4 p.m. on May 24, 1950, at the Village Committee Office, for the construction of an office building for the Village Committee of Weuda village area at Weuda in Weuda Korale in the District of Kurunegala.

Tenders should be in duplicate in supplied tender forms; obtainable from the Chairman, V. C., by any applicant at a flat rate of Rs. 10 as tender deposit

Village Committee Office,
Weuda V. A.,
May 5, 1950.

C. B. BOYAGODA,
Chairman.

VAVUNIYA RENT CONTROL BOARD

The Rent Restriction Act, No. 29 of 1949

IT is hereby notified for general information in terms of regulation 3 of the Rent Restriction Regulations, 1949, published in *Government Gazette* of April 22, 1949, that applications to the Rent Control Board, under the provisions of the Rent Restriction Act, No. 29 of 1948, for the area comprised within the administrative limits of Vavuniya Town Council, will be received at the following address—

The Chairman,
Vavuniya Rent Control Board,
Town Council Office,
Vavuniya

2. The Board will hold sittings for the hearing of all applications made to it under the above-mentioned Act at the place mentioned hereunder:

Town Council Office,
Vavuniya.

V. THAMBIPILLAI,
Chairman.
Vavuniya, May 8, 1950. Vavuniya Rent Control Board.

2. (1) යම් කුඹුරක් මැදින් පොදු අවිපාරක් වැටී තිබෙන විට සිටින පරිදි ඊට නිසි පළල් ප්‍රමාණය ඇතිව එකී අවිපාර පාරතම කිරීම ඒ කුඹුර තිබීම ඇති අගයෙන් එහි ගොවිතැන් කරන අගයෙන් යුතුකම වන්නේය.

(2) කිසිවකු විසින් කුඹුරක් මැදින් වැටී ඇති පොදු අවි පාරක් සිටින පරිදි එහි පවත්නා පළල් ප්‍රමාණය අඩුමග පලය කැපීම හෝ බලෙන් අල්ලා අවහිර කිරීම නොකර ගත යුතුය.

3. මැදින් මැඩුණාටු ගම්පොදු මාවතක් නොහොත් අවි පාරක් ඇති කුඹුරුයාගේ අත්විදිද නිබන්ධන කල්හි ප්‍රධාන තුමාගෙන් කලින් ලබාගත් ඉඩපරයක් ඇතුළත එකී මාවත විසින් නිසි කරනු ලබන ගම්පොදු කරුණු වලටත් නොන්දෙවිලටත් ගවන්ව, ගොවිතැන්කර නිබන්ධන කාරය ඇතුළතදී ඒ කුඹුරු යාගට ගවන් ඇතුළුවීම වැළැක්වීම පිණිස එකී මාවත නොහොත් අවිපාර හරහා නාචිකාලික කඩොල්ලක් සෑදීමට එකී කුඹුරුයාගේ වගකර නිබන්ධන නොවිත්ව අයිතිවාසිකම තිබේ.

4. (1) යම්කිසි පොදු මාවතක් නොහොත් අවිපාරක් සෑදීම නොහොත් අලුත්වැඩිනා කිරීමේ කටයුත්තක් අරඹන කර නිබන්ධනවලට අත්විදිද කැපවීමෙන් හෝ වෙනත් යම් අන්දමකින් අඩු ගණයෙන් තුන්දවසක්වත් කල්හිදී දැනට පසු ඒ සඳහා ලිඛිතව ගම් කාරයට ගවන් තුළ එකී මාවත නොහොත් අවිපාර මහාජනනය විසින් පාවිච්චිකරනු ලැබීම කෙරෙහි කිසිවක් ප්‍රධානතුමාට බලය ඇත්තේය.

(2) කාන්ති සහාය විසින් ඒ සඳහා ගම්පොදුකරනු ලැබූ ගෝජනාවකින් මිනුම් පොදු මාවතක් නොහොත් අවිපාරක් දැක්වීමේ මිනිසක නොහොත් පවතිනක අවික රථවාහන ගම්පොදු ගම්පොදු සීමාකිරීම හෝ කෙරෙහි කිසිවක් නිසානුකූල වන්නේය.

(3) යම්කිසි පොදු මාවතක් නොහොත් අවිපාරක් ගවන්ගේ මේ අතුරු වෘත්තීයවේ (2) වැනි ඡේදය ගවන්ගේ සීමා කිරීමක් හෝ ගවන්ගේ කිරීමක් පැවැත්වීම, නිබන්ධනවල, ප්‍රධානතුමා විසින් ඒ ගවන්ගේ කිරීම නොහොත් සීමාකිරීම දැක්වෙන දැක්වීමක් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ ගත හාසාවලින් පිළිගෙල කරවා එකී මාවත නොහොත් අවිපාර පවත්ගන්නා සේයෙන් අවිපාරවල කොටසක් මේ මාවතක් ගම් මාවතක් නොහොත් අවිපාරක් ගම් ගවන්ගේ කොටසක් කොටස් කොටස් පෙනෙන පලය ප්‍රදානය කරවීමට ඇරැඹීම යුතු වන්නේය.

(4) කිසිවකු විසින් මේ අතුරු වෘත්තීයවේ (3) වැනි ඡේදය ගවන් ප්‍රදානය කරනිබන්ධන ගම් දැක්වීමක නිසමයන් උල්ලඛනය නොකර ගත යුතුය.

5. ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනු ලැබූ මිනුම් කෙරෙහි විසින්—

- (1) පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා කාලය ඇතුළත සාදා තිබෙන නොහොත් සෑදීමට අරඹුණු කර නිබන්ධන මිනුම් පොදු මාවතක් නොහොත් අවිපාරක් කිරීමට හෝ ඊට යාම පිණිස මිනුම් ඉඩමකට උවමිනාකරන සියලුම මිනුම්කරුවන්, රථවාහන, හතුන් හා උපකරණ ඇතුළු එකී මාවතේ නොහොත් අවිපාරේ ගම් කමාන්තයක් කිරීමේ කටයුතු සඳහා ඇතුළුවීම;
- (2) එකී කමාන්තය කරන කොටසක් ඉමිත්කල යුතු නිබන්ධන ගම්පොදු කුණු කපු, පස් හෝ ද්‍රව්‍ය එකී මාවත නොහොත් අවිපාර ඉහල ගවන් ඊට කොට පිහිටියාට මිනුම් ඉඩමකට විසිකිරීම;
- (3) එකී කමාන්තය කරගෙනගත කාලය තුළ එකී මාවත නොහොත් අවිපාර අහල පිහිටි බිම හරහා ගම්පොදු තාවකාලික පාරක් සෑදීම; හෝ
- (4) යම්කිසි පොදු මාවතක් නොහොත් අවිපාරක් අරඹන කිරීමට, වැඩිදියුණුකිරීමට, අලුත්වැඩිගාකිරීමට නොහොත් සෑදීමට මිනුම්කරණ ගම් ගම් කාණු, දිග බිත්තරු හෝ බෝක්කු සෑදීමට, අලුත්වැඩිගාකිරීමට, නොහොත් සුඛසම්පන්න කටයුතු සඳහා මිනුම් ඉඩමකට ඇතුළුවීම;

නිසානුකූල වන්නේය.
ඒ කොටස මැටි වෙතත් (2) වැනි ඡේදයේ සඳහන් පස්, කුණු කපු නොහොත් ද්‍රව්‍ය සෑදෙන කාලයට මිනුම් ඇතුළතදී ඉමිත් කලයුතුමා සඳහා (3) වැනි ඡේදයේ සඳහන් නාචිකාලික පාර ගම්පොදු මාවතකට පිහිටි ගම් තුමාගෙන් උඩින් හෝ කොටුකර නිබන්ධන ගම් ගවන්ගේ නොහොත් මිදුලක් උඩින් ගෙනයා යුතු නැත.

6. මේ අතුරු වෘත්තීයවේ—

- "ප්‍රධානතුමා" යනුවෙන් කාන්ති සහාය ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;
- "කාන්ති සහාය" යනුවෙන් රත්නලත් දිසානායකගේ සවසන් කෝරළේ, උඩපත්තු නවදුන් කෝරළේ ගම් කාන්ති සහාය අදහස් කරනු ලැබේ.

L. G. D.—GA. 14/37/1.
(මේ 1950 ක්‍රි.ව. 13 වෙනි දින නො. 10,063 දරණ ලංකා නියෝග මැදිරි පනුගේ පළමු අතුරු වෘත්තීයවල සිංහල අනුවාදයයි.)

ගම්පොදු අගයන

ගම්පොදු අගයන (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය ගවන්, මහනුවර දිසානායකගේ පාසල මධ්‍යම මහා විද්‍යාලයේ ගම් කාන්ති සහාය විසින් පවරාදීම, 1947 ක්‍රි.ව. 24 වැනි දින අවක 9,773 දරණ මැදිරි අයිතිකරුවන්ගේ පළමු ප්‍රකාශනයෙන් නොගවන්ගේ එකී වගන්තියේ (3) වැනි උපවගන්තියෙන් නොගවන් හා ප්‍රදේශ පාරතම පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි මැදිරි නිබන්ධන බලය ප්‍රකාර එකී මාවත විසින් කිරීමකට අතුරු වෘත්තීයව.

ඊ. බිලිමි. කන්තස්සර,
නොගවන් හා ප්‍රදේශ පාරතම පිළිබඳ අමාත්‍ය කාන්ති සහාය කොමිෂන් ජනරාල් ජෙනරාල්.

මේ 1949 ක්‍රි.ව. දෙසැම්බර් මස 23 වැනි දින නො. 14/37/1.

අතුරු වෘත්තීය

- 1. මේ අතුරු වෘත්තීයවේ—
"ප්‍රධානතුමා" යනුවෙන් කාන්ති සහාය ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;
- "කාන්ති සහාය" යනුවෙන් ගම් ප්‍රදේශයේ ගම් කාන්ති සහාය අදහස් කරනු ලැබේ;
- "අඩුමු හෝ අන්තර්ගතයකට කමාන්ත" යනුවෙන් 2 වැනි අතුරු වෘත්තීයවේ සඳහන් මිනුම් කමාන්තයක් අදහස් කරනු ලැබේ;
- "වෙළඳ මිලට අයිති ප්‍රදේශ" යනුවෙන් වෙළඳ මිලට අයිති ප්‍රදේශයක් යනුවෙන් 12 වැනි අතුරු වෘත්තීයවේ සඳහන් කර නිබන්ධන ප්‍රදේශය අදහස් කරනු ලැබේ;
- "ගම් ප්‍රදේශය" යනුවෙන් උඩගම්පො ගම් ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

අඩුමු හා අන්තර්ගතයකට කමාන්ත

2. (1) පහත දැක්වෙන කමාන්ත අන්තර්ගතයකට කමාන්ත වගයෙන් සලකනු ලැබේ:—

- (a) හෝවා ලැම්පාහි අදි බිම වම් සෑදීම;
- (b) කොප්පර සෑදීම;
- (c) කෙල්ලිට් හෝ වෙනත් පැවරුණු අදි දූමග ද්‍රව්‍යවලින් හෝ වාණිජවලින් හෝ ලැක්ටික් බලයෙන් හෝ ක්‍රියා කෙරෙන යනතු පාවිච්චිකරන ගම් ගම් කමාන්ත;
- (d) යනතු සුඛ අදිගෙන් කෙල් කිරීම;
- (e) කුඩුගල් හෝ බොරු සඳහා ගල් වලවල් කැපීම;
- (f) කොප්පර ගබඩාකිරීම;
- (g) දුමදිගු ගබඩාකිරීම;
- (h) පිදුරු ගබඩාකිරීම;
- (i) කපානු පොල් මිලට ගබඩාකිරීම;
- (j) මිරිස් මිලට හෝ ගබඩාකිරීම;
- (k) සුණු ලබාගැනීම පිණිස මිලක් සෑදීම;
- (l) සුණු මිලට හෝ ගබඩාකිරීම;
- (m) කෙල් මිලට හෝ ගබඩාකිරීම;
- (n) කපු පුරන් (හුල් අදිග) ගබඩාකිරීම;
- (o) ගිනිපෙලිම සෑදීම.

(2) පහත දැක්වෙන කමාන්ත අඩුමු කමාන්ත වගයෙන් සලකනු ලැබේ:—

- (a) රත්න කෝරළේ මධ්‍යම මහා විද්‍යාලය;
- (b) කොහ කෝරළේ පිනිකිම් සඳහා නරක්වීම සෑදීම අහාර ද්‍රව්‍ය ගබඩාකිරීම;
- (c) කොමිට්ටි පොදු කොටස හෝ කාන්ති සහාය ප්‍රධානතුමාගේ සෑදීම;
- (d) විනාකිරී සෑදීම;
- (e) රබර් මිලට හෝ සෑදීම;
- (f) සබන් සෑදීම;
- (g) ගම් පදම්කරන කොටසක්, ගබඩාකිරීම;
- (h) පුටුක් මිලට;
- (i) සතුන්ගේ ලේ හෝ මල කුණු උණුකිරීම.
- (j) ගම් ගබඩාකිරීම;
- (k) ඇට ගබඩාකිරීම;
- (l) මාදු අයිදුම;

5. අමුතරයෙන් අවුරුද්දකට හතර වතාවක්මත් ඉරිදා, පුනී, හැපතැම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් නියම කරනු ලබන වෙනත් යම් යම් කාල වලදීත් 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම කෙනෙකු විසින්ම ඒ බලපත්‍ර ලත් ස්ථානයේ කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගැබවල් අල්ලා තිබෙන බවට සිංහලින් සහ සිංහලයෙන් සඳහන් කරන ලද කොටසක් සහ ඉවතේ කොටසට වැඩි නිවැරදි ලෙස ලිවීමට සූදු හැකි වැඩිවල සුදු හැකි වැඩිවල පොල් සායනි හා නිවැරදිව පිටි වස්තූන් වලදී සඳහන් සහ උණවතුරෙන් සේදවීමටද සැලැස්වීම යුතු වන්නේය.

6. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් අය විසින් ඒ කඩය බිත්තිය හා බිම් ගුද්බවපිත්ත නිර්මාණ කටයුතු සඳහා ඒවා මෙහා ගෙන යා නොහැකි කිසිම ඔවුන්ගේ බලපත්‍ර ලත් ස්ථානය තුළ පාවිච්චිකරීමට ඉඩදීම හෝ සැලැස්වීම නොකට යුතුයි.

7. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ ස්ථාන නිවැරදිව සෑම මෙහෙයකම මතුපිට තුන්තනාමේ මට්ටමට වැඩිවන දිගින් වැඩි දිග නොපවත්වා ප්‍රමාණයෙන් හෝ අවරණය කරමින් යුතුයි.

8. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම සෑම දවසකට එක වරක් මැතින් එකී බිම්ද, බිත්තිවල විදුරු ගැබවල් අල්ලා පු නොගොස් සිමෙන්තියෙන් සැපයීමට හැකිවනු ලැබූ කොටස්ද, මෙහෙවල මතුපිට හා මේ කැපීමට ආධාර වශයෙන් පාවිච්චිකරන ලී කොටස් මතුපිටද ඊටා හෝද දැමීමට සැලැස්වීම යුතු වන්නේය. කවද ඔහු විසින් මේ ඒල්ලා කැසීමට පාවිච්චිකරන සියලුම කොටස මරුකඩ නොකරන අතුරුට නොදොඩ බලපත්‍ර නොගෙන යුතු වන්නේය.

9. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කඩයේ සියලුම කොටස්ද, ලී බිඳුද උපකරන හා මේ කඩයා කර නොගැනීම, සකස්කිරීම හා විකිණීම සඳහා පාවිච්චි කරන මෙවලම්ද මහා කඩයකින්, ගුඩපිත්ත ලෙසත් යම් කාණුවකින්, වැසිකිලියකින් අලුති මුළුකින් හෝ වෙනත් අප්‍රයෝජන දෙයකින් නැගෙන දුර්වලයකින් නොවැඩිව තබාගත යුතු වන්නේය.

10. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ ස්ථානයේ රක්ෂාවලි නියුක්ත අයට පහසුවෙන් ප්‍රයෝජනය කළ හැකිවන පරිද්දෙන් පොදා පුස්තකයේ අනුමත යාන්ත්‍රණ ක්‍රම බාලයක් හා අනුමතයෙන් එක් පවිත්තකින්ද ඒ ස්ථානයේ තබාගත යුතු වන්නේය.

11. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ ස්ථානයේ ඉවත දමන සියලුම කුණුරෙහි හා නොවිකිණිය හැකි කඩු, කම් ආදිය මහාමි තුන්තනාමේ කඩු මට්ටමට හෝ වැඩිවන සේ යකඩ තහනම් මට්ටමට හෝ සාදන ලද මුහුණක් ඇති හාජනයකට දැමීමට දී නොහැකි වන අයගේ ඉවත්කරවීමට සැලැස්වීම යුතු වන්නේය. ඔහු විසින් එක ඇතුළුව කුණුරෙහි ආදිය දැමීමට පාවිච්චිකරන මේවා වලදී හැර වෙනත් සෑම කල්ලිම එකී හාජනය වසා තැබීමට සැලැස්වීම යුතුයි.

12. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ ස්ථානය මෙන්ම ගොරව කඩාගත යුතු වුවත් හැර එකී මතුපිට නිවැරදිව දැක්වීමට ලැබුණේ ඒ වගාම ඒවා විදුරු කැබලිවලින් පුරවා සිමෙන්ති දමා සපුරාලීමට ව්‍යාදුමට සැලැස්වීම යුතුයි.

13. මොනම කාරණයක් නිසාවත් කිසිවකු විසින් 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් ස්ථානයක මොනම කෙනෙකුගේ, ආරුල්ලෙකුගේ නඩා නොගෙන යුතුයි.

14. කිසිවකු විසින් 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් ස්ථානයක් ඇතුළත ඒ සඳහා සපයා ඇති පවිත්තකින් ඇතුළට මිස එකී වෙන කැනකට කෙළ නොගැසීම යුතුයි.

15. යම්කිසි වසංගත රෝගයකින්, සම මෝලයකින් හෝ වෙන වෙනම රෝගයකින් පෙළෙන්නාවූ හෝ උසදී පෙළුසිරිතාවූ හෝ එබඳු රෝගයකින් පෙළුන කෙනෙකුට ලබාදී සාන්තු කිරීමකින් යෙදී සිරිතාවූ කිසිවකු විසින් 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් ස්ථානයකට ඇතුළුවීම හෝ එකී මේ සලකා බැලීම, සකස්කිරීමට නොගොස් විකිණීමට සලකා බැලීම හෝ ඒ මේ කඩයට නොගොස් මේ කඩය සිට යම් මහත් ගෙන යෑමට සලකා බැලීම හෝ නොකරනු යුතුයි.

16. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිවකු විසින් 14 වැනි අතුරු ව්‍යවස්ථාවේ හෝ 15 වැනි අතුරු ව්‍යවස්ථාවේ නියමයන් කඩකිරීමට ඉඩදීම යුතු නැත.

17. කිසිවකු විසින් 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් ස්ථානයක මේ කඩයා කර තැබීමට, සකස්කිරීමට නොගොස් විකිණීමට පාවිච්චිකරන දේවල් හැර කිසිම ලී බිඳුමක්, රෙදි පිලි ආදියක් නිදහස්ව පැදුරු හෝ වෙනත් කිසිම ප්‍රමාණයක් කඩා නොගත යුතුයි.

18. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිවකු විසින් ඒ බලපත්‍ර ලත් ස්ථානයේ මොනම කොටසකට ඇත්තාවූද ඒ මව්වැට මිනිරියාවූද කිසිම ස්ථානයක්, එය බිම් සිට වසල් සිලිම් දක්වා පාවිච්චි කිරීමට කිසිම ප්‍රමාණයක් මෙන්ම ප්‍රමාණයක් මෙන්ම ප්‍රමාණයක් බිම් මතුපිට වැඩි ප්‍රමාණයෙන් පහලට පවත්වා ගත යුතු වන අතර එකී ප්‍රමාණයක් මෙන්ම මේ ප්‍රමාණයක් ඇති පිටතට මිනිරියාවූ කැසී ජනප්‍රයක් සපුරා ගැනීමට මිනිරියාවූ මින හැරුණු, නිදහස්වීමේ ස්ථානයක් වශයෙන් පාවිච්චි වීමට ඉඩදීම යුතු නැත.

19. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ මේ කඩය තුළ බිම්ට බිහි වන වතුර නොදවම සෑහෙන තරම් කඩාගත යුතු වන්නේය.

20. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිවකු විසින් මේ පිණිස සහතික මැදිම අභ්‍යන්තර (201 වැනි පරිච්ඡේදයේ) 21 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කරනු ලැබූ වැඩු හා කාණි සහ වෙනි පාලන බල සීමාව ඇතුළත පිහිටි වැඩු (මේ පිණිස සහතික මැදිම) ප්‍රසිද්ධ මේ මට්ටමට හෝ මේ පිණිස සහතික මැදිම සඳහා එකී අභ්‍යන්තර 11 වැනි වගන්තිය යටතේ නියම කරන ලද ස්ථානයකදී හෝ එකී අභ්‍යන්තර 14 වැනි වගන්තිය යටතේ නිකුත් කරනු ලැබූ බලපත්‍ර සිටි හෝ මරන ලද සහකාරයන්ගේ හෝ මෙහෙයකින් මෙන්ම බලපත්‍ර ලත් ස්ථානය තුළ විකිණීම හෝ විකිණීමට නැසීම හෝ නොකළ යුතුයි.

21. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් සෑම අයකු විසින්ම ඒ කඩය මේ විකිණීම සඳහා දිනපතා පෙර මැදි 7 සිට පෙර මැදි 10 දක්වාත්, පස් මැදි 3 සිට පස් මැදි 7 දක්වාත් විවෘතව තබාගත යුතුයි.

22. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිවකු විසින් තමා ලග රක්ෂාවේ ගොදවා ගෙන ඇති කිසිම කෙනෙකුට ප්‍රධානතුමා විසින් එකී බලපත්‍රකාරයා විසින්ම ඉක්මන් කරනු ලැබූ ලියාපදිංචි කැසීම ප්‍රකාශයක් නිසා ලග තිබෙනොත් මින හැරුණු, විකිණීම සඳහා ඒ කඩය මේ මෙහෙය මට්ටමට ඉඩදීම යුතු නැත.

23. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් කිසිවකු විසින් තමා ලග රක්ෂාවේ ගොදවා ගෙන ඇති කිසිම කෙනෙකුට අවරණය කරනු ලැබූ රථයක නොගොස් වහලට මල්ලක, බෙලක් මිදුණක නොගොස් වෙනත් සුදුසු යම් හාජනයක බහා මින හැරුණු මේ බලපත්‍ර ලත් ස්ථානයේ සිටින මිනිසුන් සඳහා මොනම මහත්වත් ගෙන යෑමට ඉඩදීම යුතු නැත. ඔහු විසින් එකී රථයක්, මල්ලක්, බෙලක් බහුතර නොගොස් වෙනත් හාජනයක් සෑම කල්ලිම ගුඩපිත්ත කඩාගැනීමට සැලැස්වීම යුතුයි.

24. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍ර ලත් අයකු ලැල්ලිම කර සිටි ප්‍රධානතුමා විසින් ඒ බලපත්‍රකාරයා යටතේ බෙලක් සඳහා මේ පහා මෙහා ගෙන යෑම පිණිස රක්ෂාවේ ගොදවා ගෙන ඇති එක් එක් අය වෙනුවෙන්ම ලියාපදිංචි කිරීමේ කැසීම ප්‍රකාශයක් බැගින් නිකුත් කළ යුතු වන්නේය.

25. මේ මෙලක් පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවලින් යලක් කඩකිරීම නිසා යම් බලපත්‍රකාරයා සඳහා වැඩි වරට නොගොස් ඊට පසු වාරයක වරදකාරයා බව ගිණි දරා ගෙන යෑමට බලපත්‍රකරු ලැබුවේ ඒ උපායයෙන් නිවැරදිව ගෙන යෑමට හෝ යෙදවීමට අමකර මිස ගෙයක් 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරන ලද බලපත්‍රයද අවලංගු කිරීම නිසා නිකුත් කරන ලද බලපත්‍රයක් මෙන්ම අවලංගු කිරීමට බලපත්‍රකාරයාට මොනම අලාභයක්වත් අයකර ගැනීමට අයිතිවීම කිසිම හැරුණු, විකිණීමට නොහැකි වන්නේය.

26. මේ අතුරු ව්‍යවස්ථාවට -
 "ප්‍රධානතුමා" සහුවෙන් මේ ප්‍රදේශයේ මේ කාණි සහ වෙනි ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;
 "නම් ප්‍රදේශය" සහුවෙන් මිහනුවර දිකුත්තරයේ තුම්පහේ උඩපළාත නැගෙනහිර මේ ප්‍රදේශය අදහස් කරනු ලැබේ.

L. G. D.—GE. 14/25/17.
 (මේ 1950 ක්‍රි.ව. 20 වැනි දින හෝ 10,064 දරණ ලංකාණ්ඩ මේ "සැමටි" පත්‍රයේ පළමු අතුරු ව්‍යවස්ථාවට සිංහල අනුමාදයයි.)

ගම්පහා අභ්‍යන්තර
 මෙහෙයා අභ්‍යන්තර (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, කොළඹ දිකුත්තරයේ කවුමෙල ගම් ප්‍රදේශයේ ගම්කාණි සහ වෙනි විසින් මෙහෙයා දින 20, 1947 ක්‍රි.ව. සැප්තැම්බර් මස 24 වැනි දින අඩක 9,773 දරණ සැමටි අයිතර් ක්‍රම පළමු ප්‍රකාශනයෙන් සංශෝධනය වූ එකී වගන්තියේ

(3) මෑත උප වසන්තයේ සෞඛ්‍ය සහ ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සීර්කරනලද අතුරු ව්‍යවස්ථා.

ඒ. බිඳිලිවි. කන්කන්ගර,
සෞඛ්‍ය සහ ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය
කාර්යාලයේ ස්ථාවර ලේකම්තුමා.

වම් 1950 ස්වූ ප්‍රකාශිත 16 වැනි දින
කොළඹදිග.

අතුරු ව්‍යවස්ථා
අලුත් මාලු වෙළඳුම්

1. සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ රෙකමන පිට ප්‍රධානතුමා විසින් ඒ අදහස නිකුත්කරනලද බලපත්‍රයක් දරන්නන් නව මහ නැව්නම් කිසිවකු විසින් (වෙළඳුම්පලයක් බාහිරව) කඩයක් සහිත ස්භාගයක් අලුත් මාලු වෙළඳුම් පිණිස පාවිච්චි කොටසක් යුතුයි.

2. බදුපත්‍රයක් ලබාගැනීමට බලාපොරොත්තු වන ස්භාග පහත දැක්වෙන නියමයන්ට එකඟව පවත්නේ නම් මහ නැව් නම් (වෙළඳුම්පලයක් බාහිරව) කිසිම කම්පන හෝ ස්භාගයක කිසිවකුට අලුත් මාලු විකිණීම අදහස බලපත්‍රයක් ලැබීමට අයිති වෘත්තීය නැත. එනම්:—

- (1) ඒ ස්භාගය මහා නිකුත්කරණයට මාස හයකට පෙර අලුත් අයුරින් සිකින යුතුයි. තවද එහි සෑම කාමරයකම විවෘත කළ විට එක් එක් කාමරයේ බහුමට බිම් ප්‍රමාණයෙන් පහළුවෙන් එක පංගුවකට අඩුම තරමට වීම් ප්‍රමාණයක් ඇති විවෘත කළ හැකි ජනෙල් සපයා තිබිය යුතුයි;
- (2) සෑම කාමරයකම බිත්ති එහි හැමතැනම අඩි 7කට අඩු නොවන පරම් උප අයුරින් සිකින යුතුයි. ඒවායේ ඇතුළු පැතිවල සිමෙන්තයෙන් කපලාදුකොට හෝ විදුරු ගෙඩාදී අල්ලා හෝ නිකුත් කොටස් හැර අවශ්‍ය කොටස් හුණු බදුමෙන් කපලාදුකොට සුදු හුණු හා තිබිය යුතුයි;
- (3) සිමෙන්ත වැල්පල පොළොවේ සිට අඩුම උසින් අඩි 6ක් වත් උසින් යුතුයි;
- (4) ලියෙන් සාදනු ලබන සිසිලු කොටස්වල හෙල් සායම් හෝ සුදු හුණු හෝ හා තිබිය යුතුයි;
- (5) බාල්දියකට හිස්වන පරිද්දෙන් සබ්බන්ද කොට ඇත්තා වූද සාමන්තියෙන් සාදනු ලබන කපලාදුකොට ඇත්තා වූද කාණුවකට කේන්ද්‍රවන ලෙස එහි බිම් සිසිලු පරිදි සැකස ඇතිව සීමෙන්ත දිමා මාලුකර තිබිය යුතුයි;
- (6) අර්ධ මාලු හඬා තිබෙන සෑම වෙහෙසකම වතුපිට තුන්තරාසම්මලින් හෝ වෙනත් දියසිරව රඳ කොටවන්නා ද්‍රව්‍යයකින් හෝ අවිරණගත තිබිය යුතුයි;
- (7) ඒ ස්භාගයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිට සාදනලද කුණු බාල්දියක් හා ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් තිබිය යුතුයි;
- (8) ඒ ස්භාගය යම්කිසි වැසිකිලියක සිට, අගුම් වලක සිට, පෝරොහොඬක සිට, හෝ අනාවරණ කාණුවක සිට අඩුම උසින් අඩි 50ක් වත් ඇතිව පිහිටා තිබිය යුතුයි;
- (9) ඒ ස්භාගය ඇතුළත හෝ ඊට එක එල්ලේම සම්බන්ධවන පරිද්දෙන් හෝ කිසිම අගුම් වලක්, වැසිකිලියක් හෝ අර් වලක් පිහිටා තිබිය යුතු නැත.

3. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන සෑම අයකු විසින්ම ඒ ස්භාගයේ පිටත කොටස් පෙරෙහි කැනන තමාගේ නම හා "බලපත්‍ර ලත් අලුත් මාලු කඩය" යන වචන පැහැදිලි ලෙස ඉංග්‍රීසි, සිංහල, හා දෙමළ හත භාෂාවලින් ලියන ලද ලැල්ලක් එල්ලා තබාගත යුතුයි.

4. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන සෑම අයකු විසින්ම අලුත් මාලු විකිණීම සබ්බන්දව මේ අතුරු ව්‍යවස්ථාවට ඉංග්‍රීසි සිංහල හා දෙමළ පිටපතක් රැකුණු පරිදි ස්භාගයේ කොටස් පෙරෙහි කැනන එල්ලා සෑදීමට සැලැස්විය යුතුයි. තවද බහු විසින් සිසිලු වෙලාවලදී මෙරිකාකර බැලීමට සෑමවන පරිද්දෙන් මාලු විකුණන අය ඇතුළුව එහි රකාණව තිබුණ කිසිදුම අයගේ නම හා බඩුන්ට ලියුම් ලැබෙන පිළිබඳවල් දැක්වෙන ලැයිස්තුවක් ඒ ස්භාගයේ තබාගත යුතුයි.

5. අඩුම උසින් අඩුම දිගකට හතර වතාවක් වත් මාරු, සුනි, සැප්පුම්බර් හා දෙසැම්බර් යන මාසවලදී සහ ප්‍රධානතුමා විසින් ලියවිලිකර තිබෙන තරඟ ලබන වෙනත් යම් යම් කාරවලදීත්, 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන සෑම අයකු විසින්ම ඒ මාලු කාඩ් කොටසක් කොට ඇති සෑම කාමරයකම බිත්තිවල විදුරු ගෙඩාදී අල්ලා නොහොත්

සීමෙන්තයෙන් කපලාදු කරනු ලැබූ යම් කිසි කොටස් හැර අවශ්‍ය කොටස්වල හා එහි නිකුත් කිරීමේ ලී වැඩවල සුදු හුණු සෑදීමටද, ඒ ලී වැඩවල හෙල් අයම් හා නිකුත් එකී පිකාවනුවලදී සබන් හා උණු වතුරෙන්, කේදපිටවද, සැලැස්විය යුතුයි.

6. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන සෑම අයකු විසින්ම සෑම දවසකම එක වරක් බැහැර බලපත්‍රයේ පෙරෙහි කාලවලාවලදී එහි බිම්, බිත්තිවල විදුරු ගෙඩාදී අල්ලා ප්‍ර නොහොත් සීමෙන්තයෙන් කපලාදුකරනු ලැබූ කොටස්, මෙහෙල මතුපිට හා මාලු කැපීමට අධික වශයෙන් පාවිච්චි කරන ලී කොටස් මතුපිට හොදින් උලා කේදීමට සැලැස්විය යුතු වන්නේය. තවද බහු විසින් මාලු එල්ලා කැබීමට පාවිච්චි කරන සිමෙන්ත කොටස් මතුපිට තබාගත අගුටට කොටස් බදු දමා තබාගත යුතු වන්නේය.

7. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන සෑම අයකු විසින්ම ඒ කඩයේ සිසිලු කොටස්, එහි පරිසරය, කාණු, ලී බඩු, හා උපකරණද, මාලු සබ්බන්ද තබාගැනීම, සකස්කිරීම හා විකිණීම අදහස පාවිච්චි කරන මෙහෙල මතුපිට මහා කන්තියකින් ගුඩපිටු ලෙසින් යම් කාණුමකින්, වැසිකිලියකින්, අගුම් වලකින් හෝ වෙනත් අප්‍රසන්න දෙයකින් හැරෙන දුර්ගන්ධයකින් තොරවත් තබාගත යුතු වන්නේය.

8. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන සෑම අයකු විසින්ම ඒ ස්භාගයේ රකාණව තිබුණ අයට පහසුවෙන් ප්‍රශාර්ජනය ගතකැනවන පරිද්දෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුමාදනලද කුණු බාල්දියක් හා අඩුම උසින් එක පිකාවකට ද ඒ ස්භාගයේ තබා ගත යුතු වන්නේය.

9. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන සෑම අයකු විසින්ම ඒ ස්භාගයේ ඉවත දමන සිසිලු කුණු රෙඩු හා නොවිකිණිය හැකි කටු, බොහෝ, බඩවැල් අදිග වහාම දියසිරව රඳ නොපවතින ද්‍රව්‍යයකින් සාදනලද මුහුණක් ඇති හාජනය කට දැමීමට දිනපතා ඒ ස්භාගයේ ඉවත්කරවීමට සැලැස්විය යුතු වන්නේය. බහු විසින් එය ඇතුළුව කුණු රෙඩු ආදියට පාවිච්චි කරන මෙහෙල මතුපිට හැර වෙනත් සෑම කල්කීම එහි හාජනය වීම කැබීමට සැලැස්විය යුතුයි.

10. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන සෑම අයකු විසින්ම ඒ ස්භාගය මෙන්ම කොරව තබාගත යුතු වැනු විසින්ම ඒ ස්භාගයේ සිසිලු කොටස් විදුරු හැසිලි වලින් පුරවා සීමෙන්ත දිමා කපලාදුකොට වසාදීමට සැලැස් විය යුතුයි.

11. මොනම් කාරණයක් නිසාවත් කිසිවකු විසින් බලපත්‍ර ලත් මාලු කඩයක මොනම සහකුමක් කුරුල්ලකුමක් තබා තබාගත යුතුයි.

12. කිසිවකු විසින් මාලු කඩයක් ඇතුළත ඒ අදහස අපහ ඇති පිකාවකට ඇතුළුව මහ එහි වෙන තැනක කෙළ නොහැසිය යුතුයි.

13. යම්කිසි බෝවන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නා වූ නොහොත් උසට පෙළි සිටියා වූ නොහොත් එබඳු රෝගයකින් පෙළෙන කොහොටු ලයදී සාත්තුකිරීමේදී යෙදී සිටියා වූ කිසිවකු විසින් මාලු කඩයකට ඇතුළුවීම හෝ එහි මාලු ගබඩාකිරීමේ, සකස්කිරීමේ හෝ විකිණීමේ කටයුත්තකට සබ්බන්දව හෝ ඒ මාලු කඩයට නොහොත් මාලු කඩ සිට මාලු ගෙනාදීමට සබ්බන්දව හෝ නොකව යුතුයි.

14. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන කිසිවකු විසින් කොඩි කෙණෙකුට මෙන් 11, 12 හා 13 යන මේ අතුරු ව්‍යවස්ථා කඩකිරීමට ඉඩ දිය යුතු නැත.

15. කිසිවකු විසින් බලපත්‍ර ලත් අලුත් මාලු කඩයක මාලු ගබඩාකර තැබීමට, සකස්කිරීමට හෝ විකිණීමට පාවිච්චි කරන කේදුම්බරු කිසිම ලී බඩුවක්, රෙදිපිලි ආදියත්, හිඳගන්නා පැදුරු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් තබාගෙන යුතුයි.

16. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන කිසිවකු විසින් මාලු කඩයක කොටසක් කොට ඇත්තා වූද ඒ මව්වටම පිහිටියා වූද කිසිම ස්භාගයක එය බිම් සිට වහලේ සිටිම දක්වා වූ පාවිච්චි බිත්තියකින් ප්‍රචල ලෙස වෙන්කරනු ලැබ හා එකී ස්භාගයේ බිම් මතුපිට වීම් ප්‍රමාණයෙන් පහළුවෙන් එක පංගුවකට නොඅඩුවන තරමේ වීම් ප්‍රමාණයක් ඇති සිටිනට විවෘත කළ හැකි ජනෙල්වලින් සපයනු ලැබූ නිකුත් නාත් මහ නැව්නම්, නිදහැනීමේ ස්භාගයක් වශයෙන් පාවිච්චිකිරීමට ඉඩ දිය යුතු නොවේ.

17. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන සෑම අයකු විසින්ම ඒ ස්භාගයේ කුණු බිම්ට බිහිවන මිතුරු සොදසිම සෑහෙන තරම් තබාගත යුතු වන්නේය.

18. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් දරන සෑම අයකු විසින්ම ඒ කඩය මාලු විකිණීම අදහස දිනපතා විවෘතව තබාගත යුතු වන්නේය.

L.G.D.—GD 14/79.

கிராமச் சமுதாயச் சட்டம்.

கிராமச் சமுதாயச் சட்டத்தின் (அத்தியாயம் 198) 49 ம் பிரிவினை கீழ் யாழ்ப்பாணம் டிஸ்ட்ரிக்டிலுள்ள அனலைத் தீவு கிராமப் பகுதியின் கிராமச் சங்கத்தால் உண்டாக்கப்பட்டு 1947 ம் ஆண்டின் செப்டெம்பர் மாதந்தது 24 ந்த தேதிய, 9,773 ம் இலக்க விசேஷ “கசெற” நில பிரசுரிக்கப்பட்ட பிரகடனத்தினால் திருத்தப்பட்ட அப்பிரிவால் சுகாதார, ஸ்தல ஸ்தாபன மந்திரித்து வைக்கப்பட்ட தத்துவங்களின் பலத்தைக்கொண்டு அவரால் அங்கீகரிக்கப்பட்ட உபவிதிகள்,

ரா. டபிள்யூ. கண்ணகரா,
நிரந்தரக் காரியதரிசி.

சுகாதார, ஸ்தல ஸ்தாபன மந்திரி காரியாலயம்.

கொழும்பு, 1950 ம் ஆண்டு ஏப்ரல் 29 ந் உ.

உபவிதிகள் :

அருவருக்கத்தக்க, அபாயகரமான வியாபாரங்கள்.

1. (1) கீழ்க்காணும் வியாபாரங்கள் அபாயகரமான வியாபாரங்களாகக் கருதப்படும் :—

(அ) சண்ணாபு சூளைவைத்தல்,

(ஆ) சண்ணாபு சேகரம் செய்துவைத்தல்.

(2) கீழ்க்காணும் வியாபாரங்கள் அருவருக்கத்தக்க வியாபாரங்களாகக் கருதப்படும் :—

(அ) பாடம்பண்ணிய மீன அல்லது கருவாடு சேகரித்துவைத்தல்.

(ஆ) சங்குகள் பாடம்பண்ணல்.

(இ) சங்குகள் சேகரித்துவைத்தல்.

(3) கீழ்க்காணும் வியாபாரங்கள், அபாயகரமான, அருவருக்கத்தக்க வியாபாரங்கள் :—

செங்கற்களும் ஓடுகளும் சூளைவைத்தல்.

2. (1) வைத்திய சுகாதார உத்தியோகத்தின் கீழ்ப்பிரிவில் அக்கிரா சனரால் அதற்கென வழங்கப்பட்ட ஒரு லைசென்ஸ் வைத்திருந்தாலன்றி ஒருவரும் அருவருக்கத்தக்க அல்லது அபாயகரமான வியாபாரம் எதையும் நடத்தலாகாது.

(2) ஒவ்வொரு லைசென்ஸும், அது 10 ம் உபவிதியின் கீழ் முந்தியே அழிக்கப்பட்டாலன்றி, அது எவ்வருடத்துக்கு வழங்கப்பட்டதோ அவ்வருடத்து டிசம்பர் மாதம் 31 ந் திகதியன்று வலியுற்ற முடிவுறும்.

(3) ஒரு லைசென்ஸும் பராதீனப்படுத்தப்படலாகாது.

3. கீழ்க்காணும் நிபந்தனைகளுக்குடனாடாக இருந்தாலன்றி அருவருக்கத்தக்க அல்லது அபாயகரமான வியாபாரம் எதையும் நடத்துவதற்கான ஒரு லைசென்ஸுக்கு ஒருவரும் உரிமையுடையவராகமாட்டார் :—

(1) அவ்வியாபாரம் நடத்தப்பட்டிருக்கும் இடம் வைத்திய சுகாதார உத்தியோகத்தரால் அங்கீகரிக்கப்பட்டிருக்கவேண்டும், மேலும்

(2) அவ்வியாபாரத்தின் நோக்கங்களுக்குப் பாவிக்கப்பட்டிருக்கும் கட்டிடம் எதுவும் கீழ்க்காணும் தேவைகளுக்கிணக்கமாயிருந்தல் வேண்டும்—

(அ) கட்டிடம் பழுதில்லாமலும் நல்ல காற்றோட்டமும் வெளிச்சமும் உள்ளதாயும் போதிய வடிகால், மலச்சுட வசதி உடையதாயும் இருத்தல் வேண்டும் ;

(ஆ) அக்கட்டிடத்தின் கூரை நிலையான வகையால் செய்யப்பட்டதாயும் தரை சீமெந்து பூசப்பெற்றதாயும் இருத்தல் வேண்டும் ;

(இ) அக்கட்டிடத்தின் தாழ்வாரங்கள் நிலத்திலிருந்து ஆறடிக்குக் குறையாமல் இருத்தல் வேண்டும் ;

(ஈ) அக்கட்டிடத்திலுள்ள அறை ஒவ்வொன்றுக்கும் திறந்துவிடக்கூடிய ஜன்னல்கள் இருக்கவேண்டும். ஜன்னல்களைத் திறந்துவிட்டால் அவற்றின் பரப்பு தரையின் வெள்ளோட்டமான பரப்பில் பதினாறுநிலை ஒரு பங்குக்குக் குறையாததாக இருத்தல் வேண்டும் ;

(உ) அக்கட்டிடத்தில் அறை ஒவ்வொன்றினதும் சுவர்கள் ஏழு அடிகளுக்கு குறையாத உயரமுள்ளவையாயும் செங்கல்லால், கல்லால் அல்லது “கபு” கல்லால் கட்டப்பட்டவையாயும் இருத்தல் வேண்டும் ;

(ஊ) அச்சுவர்களின் உட்பக்கம் தரையிலிருந்து நான்கு அடி உயரத்துக்காவது சீமெந்து பூசப்பட்டு மீதம் சண்ணாபுச் சாந்த பூசி வெள்ளையடிக்கப்பட்டிருத்தல் வேண்டும்.

(எ) கட்டிடத்தின் மரவேலை மைபூசப்பட்டு அல்லது சண்ணாபுச் சாந்துபூசி வெள்ளையடிக்கப்பட்டு இருத்தல் வேண்டும்.

4. (1) ஏதும் அருவருக்கத்தக்க அல்லது அபாயகரமான வியாபாரத்தின் பொருட்டு ஒரு லைசென்ஸ் வழங்கப்பட்டிருந்து அந்த லைசென்ஸ் எக்கால் எல்லைக்கு வழங்கப்பட்டதோ அக்கால் எல்லைக்குள் அந்த வியாபார நோக்கத்துக்கு பாவிக்கப்படும் கட்டிடம் எதுவும் 3 ம் உபவிதியின் ஏற்பாடுகளுக்கு இணக்கமாயிராதுபோனால், வைத்திய சுகாதார உத்தியோகத்தின் கீழ்ப்பிரிவில் அக்கிராசனர், லைசென்ஸ் பெற்றவருக்கு ஒரு அறிவித்தல் கொடுக்கச் செய்து அந்த அறிவித்தலில் சொல்லப்படும் ஒரு திகதிக்கு முன்னர் அந்தக் கட்டிடத்தை அந்த ஏற்பாடுகளுக்கு இணக்கமாக்குவதற்கு அவசியமான எல்லாக் கருமங்களையும் செய்யும்படி அவரைக் கேட்கலாம்

(2) அருவருக்கத்தக்க அல்லது அபாயகரமான வியாபாரம் அடியும் நடத்துவதற்கு லைசென்ஸ் வைத்திருக்கும் பட்சம் (1) ம் பதிலின் கீழ் ஒரு அறிவித்தல் கொடுக்கப்பெற்றால் அந்த அறிவித்தலின் தேய்ப்பா அந்நிலை சொல்லப்படும் காலத்துக்குள் பூர்த்தியெய்தாத ஏற்பாடுகளை

5. உபவிதி 4 ன் கீழ்க்காணும் அறிவித்தல் எதுவும், அருவருக்கத்தக்க அல்லது அபாயகரமான வியாபாரம் எதுவும் நடத்துவதற்கு லைசென்ஸ் வைத்திருக்கும்பொழுது அந்த வியாபாரத்தை நடத்துவதற்கு தலத்தில் ஒட்டிக்கொண்டிருக்க வேண்டிய அல்லது அவரால் அந்தத்தலத்தில் வேலைக்கொடுக்கப்பட்டிருக்கும் எவரிடத்திலும் விடப்பட்டால் அங்குமிடம் கொடுக்கப்பட்டதாகக் கருதப்படும்.

6. அருவருக்கத்தக்க அல்லது அபாயகரமான வியாபாரம் ஏதும் நடத்துவதற்கு லைசென்ஸ் வைத்திருப்பவா—

(அ) அந்த வியாபாரத்தின் நோக்கங்களுக்கு பாவிக்கப்படும் ஒவ்வொரு கட்டிடத்தினதும் தரையை நினமும் சுட்டிச் சுத்தப்படுத்துவிக்வும்

(ஆ) அக்கட்டிடம் ஒவ்வொன்றினதும் சுவர்களுக்கு பனவிரண்டு மாதங்களுக்கு ஒரு முறையாவது வெள்ளை யடிப்பிக்கவும் ;

(இ) அந்த வியாபாரத்துக்கு பாவிக்கப்படும் எல்லா உபகரணங்களையும், ஆயுதங்களையும், பாத திரங்கையும் சுத்தமாக வைப்பிக்கவும் ;

(ஈ) எல்லாக் குப்பையையும் சுட்டிச் சோத்தக் கஞ்சல்களையும், துண்டு துண்டுகளையும், கழிவுப் பொருட்களையும் மேற்கொண்டு வியாபார விவகாரங்களுக்கு உள்ளகாத உபபொருட்களையும் ஒரு முடிபுள்ள கொள, கலத்திலிட்டு, அதற்கைய வியாபாரம் நடைபெறுமிடத்திலிருந்து தினமும் அப்புறப்படுத்துவிக்வும் வேண்டும்.

7. அருவருக்கத்தக்க அல்லது அபாயகரமான வியாபாரம் எதையும் நடத்துவதற்கு லைசென்ஸ் வைத்திருக்குமொருவர், கிணறு அல்லது ஏரி எதையும் அல்லது ஆறு, நீரோடை, வாய்க்கால், வெட்டாறு, குளம் அல்லது வேறு உடனான நீர் நிலை எதையும் கெடுக்கவோ அல்லது அசுத்தப்படுத்துவோ கூடாது.

8. அருவருக்கத்தக்க அல்லது அபாயகரமான வியாபாரம் எதையும் நடத்துவதற்கு லைசென்ஸ் வைத்திருக்கும் ஒவ்வொருவரும் அந்த வியாபாரத்தை நடத்துமபோது வெளிப்படும் அருவருக்கத்தக்க ஆவிகள் அல்லது வாய்க்கால் எதையும்—

(அ) அவை தீங்கான அல்லது அருவருப்பான பயன் உண்டாக்கினாலும் காற்றில் வியாபிக்கக்கூடிய முறையிலும் உயரத்திலும் வெளிப்புறக்காற்றின் விடுவிக் வேண்டும் அல்லது

(ஆ) நேரடியாக நெருப்புக்குள் அல்லது ஒரு கனீசரண உபகரணத்துக்குள் செலுத்தவிக்வேண்டும்.

9. அக்கிராசனர் அல்லது வைத்திய சுகாதார உத்தியோகத்தரால் அல்லது சுகாதாரப் பரிசோதகர் அல்லது அக்கிராசனரால் எழுத்தில் அதிகாரமளிக்கப்பெற்ற சங்கத்தின் வேறு உத்தியோகத்தரால் எவரும் நியாயமான எல்லா நேரங்களிலும் அருவருக்கத்தக்க அல்லது அபாயகரமான வியாபாரம் நடத்தப்படும் எந்த தலத்துக்குள்ளும் பிரவேசிப்பதும் அதை சோதிப்பதும் சட்ட முறையாகும். லைசென்ஸ் பெற்றவா அல்லது அதற்குப் பொறுப்பாளியாக உள்ளவா சோதனை நடத்துவதற்கு அனுமதித்தல் வேண்டும்.

10. அருவருக்கத்தக்க அல்லது அபாயகரமான வியாபாரங்கள் சம்பந்தப்பட்ட உபவிதிகள் எதையும் மீறியதற்கு இருமுறை அல்லது பல முறை குற்றவாளியாக காணப்பட்ட லைசென்ஸ்பெற்ற ஒருவருக்கும் கிராமக்கோடு வேறு ஏதும் தண்டனை விதிப்பதோடு கூட அவரது லைசென்ஸையும் அழித்து விடுதல் சட்ட முறையாகும். லைசென்ஸ் பெற்றவர்கள் அந்த லைசென்ஸ் அழிக்கப்பட்டதற்காக எவ்வித நஷ்டமும் பெறுவதற்குப் பாததிரவாகா.

காணியும் சொத்தும.

11. சங்கத்தாக் குறித்தாகப்பட்ட அல்லது அதன் அதிகாரத்தின் கீழ் உள்ள எந்த பொது மேய்ச்சல் நிலத்தையும் ஒருவரும் அழிக்கவோ, பழுதாக்கவோ அல்லது ஆக்கிரமிக்கவோ கூடாது.

12. ஒரு பொது மேய்ச்சல் நிலமாகப் பிரத்தியேகமாக விடப்பட்டிருக்கும் காணி எதிலுமுள்ள வேலி எதையும் ஒருவரும் பழுதாக்கவோ அல்லது வாயில் எதையும் தடுக்கவோ அல்லது கிணறு, ஏரி அல்லது குளம் எதையும் அழிக்கவோ அல்லது நஞ்சிடவோ கூடாது

13. சங்கம் அதன்பொருட்டான ஒரு தீர்மானத்தினால் ஏதும் ஒரு குறித்த கிராமத்தின் அல்லது கிராமங்களின் குடிபதிகளின் மாடுகளின் உபயோகத்துக்காகப் பொது மேய்ச்சல் நிலத்தை ஒதுக்கிவைக்கும்போதெல்லாம் அக்கிராசனரால் பரையடிப்பித்து அல்லது வேறு வகையில் அதீர்மானத்தை அக்கிராமப் பகுதி முழுவதிலும் அறிவிப்பார்.

14. ஏதும் ஒரு குறித்த கிராமத்தின் அல்லது கிராமங்களின் குடிபதிகளின் மாடுகளின் உபயோகத்துக்காக 13 ம் உபவிதியின்படி பொது மேய்ச்சல் எதுவும் ஒதுக்கப்பட்டிருக்குமிடத்து அக்கிராமத்தின் அல்லது கிராமங்களில் வசிப்பவரல்லாதவா அக்கிராசனரிடம் முன்னதாகவே எழுத்தில் அனுமதிபெறாமல் அந்த மேய்ச்சல் நிலத்தில் எந்த மாட்டையும் மேய்க்கக் கூடவோ அல்லது தமது மாடு எதையும் அலைந்து திரியவிடவோ கூடாது.

15. ஒருவரும் தெரிந்துகொண்டு அல்லது வேண்டுமென்று எந்தப் பொது மேய்ச்சல் நிலத்தினதும் வேலியை அல்லது எல்லை யை மாற்றவோ அழிக்கவோ அல்லது அதைச் சேதப்படுத்தக்கூடிய எக்காரியத்தையும் செய்யவோ அல்லது அதிலிருந்து காணி அடையாமல் எதையும் அகற்றவோ கூடாது.

16. சங்கத்துக்கு உரித்தாக்கப்பட்ட அல்லது அதன் அதிகாரத்தின் கீழ் உள்ள பொது மேய்ச்சல் எதிலுமிருந்து ஒருவரும் புல, வளரும், செடிகள் அல்லது மரங்கள் எதையும் வெட்டவோ அல்லது அகற்றவோ கூடாது.

17. சங்கத்துக்கு உரித்தாகக்கப்பட்ட அல்லது அதன் அதிகாரத்தின்கீழ் உள்ளமேய்ச்சல நிலம் எதிலும் எதிலிருந்து ஒருவரும் களிமண, மண, கல் "கப்பூ" முதிரைக்கல் அல்லது மணல் எதையும் அகற்றவோ அல்லது மேய்ச்சல நிலத்தின் மேற்பரப்பை எவ்வகையினாலும் மாற்றவோ அல்லது கெடுக்கவோ கூடாது.

18. சங்கத்துக்கு உரித்தாகக்கப்பட்ட அல்லது அதன் அதிகாரத்தின்கீழ் உள்ள மேய்ச்சல நிலம் எதிலும் ஒருவரும் சாணம் எதையும் சோக்கவோ அல்லது அங்கிருந்து அகற்றவோ கூடாது.

19. சங்கத்துக்கு உரித்தாகக்கப்பட்ட அல்லது அதன் அதிகாரத்தின்கீழ் உள்ள எந்த மேய்ச்சல நிலத்திலும் ஒரு வருடத்துக்கு மேற்படாத காலத்துக்கு சாணத்தை சேகரிக்கும் தனி உரிமையை, கேள்விகள அமைந்தாவது அல்லது பிளாங்க எலாந்திலாவது, விற்பது சங்கத்துக்கு நியாய முறையாகும்.

அபாயகரமான மரங்கள்.

20. எந்த மரமும் அல்லது அமரத்தினி கிளை, காய அல்லது வேறெந்தப் பாகமும் வீடு அல்லது கட்டிடம் அல்லது பயிரிடப்பட்ட நெல் வயல் எதற்கேனும் அழிவு உண்டாக்கினால அல்லது உணடுபண்ணக்கூடியதாக இருந்தால் அல்லது ஏறும் கட்டிடத்தில் குடியிருப்பவர்களுக்கு அல்லது ஏறும் பொதுத் தெரு அல்லது பாதை மார்க்கமாகச் செல்பவா எவரினும்

பந்தோபஸ்துக்கு ஆபத்தான அல்லது ஆபத்து உண்டாக்கக்கூடிய நிலமையிலிருந்தால் அககிராசனா அந்த மரம் நிற்கும் காணியின் சொந்தக்காரருக்கு அல்லது குடியிருப்பவருக்கு ஒரு அறிவித்தல் கொடுத்த அந்த அறிவித்தலில் சொல்லப்படும் காலத்துக்குள், ஏதோ விஷயத்திற்கேற்ப, அந்த மரத்தை, கிளையை, காய அல்லது அமரத்தின் வேறு பாகத்தை வெட்டி அகற்றும்படி அல்லது கட்டிடப் பாதுகாப்பளிக்கும்படி கேட்கலாம். அந்தச் சொந்தக்காரர் அல்லது குடியிருப்பவர அந்த அறிவித்தலில் சொல்லப்பட்ட காலத்துக்குள் அதன் தேவைகளைப் பூர்த்திசெய்யாவிட்டால் அககிராசனரால் அதிகாரமளிக்கப்பெற்ற உத்தியோகத்தா அல்லது வேலை யாள எவரும் அக்காணிகளுக்குள் சென்று சொந்தக்காரர் அல்லது குடியிருப்பவர அறிவித்தலுமலம் செய்யும்படி கேட்கப்படாத ரொந்தக்காரனின் அல்லது குடியிருப்பவரின் செலவில் செய்யலாம்.

21 இந் உபவிதிகளில்—

"அககிராசனா" எனப்பது சங்க அககிராசனா எனப் பொருள்படுகின்றது;

"சங்கம்" எனப்பது அனலைத்தீவு கிராமப் பகுதியின் கிராமச் சங்கம் எனப் பொருள்படுகின்றது;

"கிராமப் பகுதி" எனப்பது யாழ்ப்பாணம் டிஸ்த்ரிக்டிலுள்ள அனலை தீவு கிராமப்பகுதியெயைப் பொருள்படுகின்றது.